



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
 இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை
 The Gazette of the Democratic Socialist Republic of Sri Lanka

අති විශේෂ அதிவிசேஷமானது EXTRAORDINARY

අංක 1050/10 - 1998 ඔක්තෝබර් 21 වැනි බදද - 1998.10.21
 1050/10 ஆம் இலக்கம் - 1998 ஆம் ஆண்டு ஒற்றோபர் மாதம் 21 ஆம் திகதி புதன்கிழமை
 No. 1050/10 - WEDNESDAY, OCTOBER 21, 1998

(ආණ්ඩුවේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී.) (அரசாங்கத்தின் அதிகாரத்துடன் பிரசுரிக்கப்பட்டது.) (Published by Authority)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ආණ්ඩුවේ නිවේදන

එල්. ඩී. - ඩී. 4/98.

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 67 වන වගන්තිය යටතේ තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය.

1998 ඔක්තෝබර් මස 16 වැනි දින,
 කොළඹ දී ය.

නියෝග

01. මේ නියෝග 1998 අංක 01 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.

02. ලේඛන පවත්වාගෙන යාම.- එක් එක් හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල බල ප්‍රදේශය ඇතුළත පිහිටා ඇති ඉඩම් වල හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්ය සඳහා හිමිකම් රෙජිස්ටරය යනුවෙන් හඳුන්වනු ලබන රෙජිස්ටරයක් පවත්වාගෙන යනු ලැබිය යුතු ය.

(1) ඒ හිමිකම් රෙජිස්ටරයේ එක් එක් පත් ඉරුව, රජයේ ඉඩම් නොවන ඉඩම් සම්බන්ධයෙන්, මෙහි පළමුවන උපලේඛනයේ 19 වන ආකෘතියට සාරානුකූල විය යුතුය. රජයේ ඉඩම් සම්බන්ධයෙන් වෙනම පත්ඉරු මෙහි පළමුවන උපලේඛනයේ 19 (අ) වන ආකෘතියට සාරානුකූලව පවත්වාගෙන යනු ලැබිය යුතුය. හිමිකම් රෙජිස්ටරය පහත දැක්වෙන කොටස්වලට බෙදනු ලැබිය යුතුය:-

- (අ) දේපළෙහි කෙටි විස්තරයක්, එහි අනුබද්ධ දේපළ, එහි කොටස් අංකය සහ කැඩැස්තර සිතියම් අංකය ඇතුළත් විය යුතු දේපළ අංශය;
- (ආ) ඉඩම් කොටස් අයිතිකරුවන්ගේ නම් සහ ලිපිනයන්, හිමිකම් සහතිකයේ හඳුනා ගැනීමේ අංකය, හිමිකම් පත්තිය සහ ඉඩම් කොටසේ හෝ එහි සම්බන්ධතාවේ අයිතිකරු යටත්වන යම් පුද්ගල හෝ විශේෂ නීතියක් වේ නම් ඒ නීතිය යන මේ කරුණු ඇතුළත් කළ යුතු අයිතිය පිළිබඳ අංශය;
- (ඇ) ඉඩමට අහිතකර බලපෑම් ඇතිවන සෑම බැඳීමක් සහ ඉඩමට ප්‍රතිකූලව බලපාන සෑම අයිතියක් පිළිබඳ සටහනක්ම ඇතුළත් විය යුතු පිළිබඳුම් අංශය;
- (ඈ) ප්‍රධාන ප්‍රඥප්තියේ 68 වන වගන්තියේ (2) වන සහ (3) වන උපවගන්ති ප්‍රකාර වෙනත් යම් අදාළ විස්තර ඇතුළත් විය යුතු විවිධ අංශය.

(2) හිමිකම් පිළිබඳ පවත්නා සටහන් සනාථ කෙරෙන සාධන පත්‍ර සහ අභිබවා හිය, එහෙත්, විනාශ නොකළ සාධන පත්‍ර සහ ලේඛන ඇතුළත් විය යුතු එක් එක් ඉඩම් කොටස සඳහා වූ ඉඩම් කොටස් පිළිබඳ ලිපිගොනු 36 වන වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් වෙත ලැබුණු ඉල්ලීම් සහ සාධන පත්‍ර ද ඒ ඉඩම් කොටස් පිළිබඳ ලිපිගොනුවල ගොනු කරනු ලැබිය යුතු ය.

(3) ලියාපදිංචි කිරීම සඳහා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ලැබෙන සියලු ලේඛන, ඒවා ලැබෙන අනුපිළිවෙලින් අංක කරනු ලැබ, ඒ පිළිබඳ සටහනක් ඇතුළත් විය යුතු, මෙහි පළමුවන උපලේඛනයේ අංක 18 දරන ආකෘතියට සාරානුකූලවූ දෛනික පොතක්, එක් එක් සාධන පත්‍රය ඉදිරිපත් කරනු ලැබූ දිනය, පැය හා මිනිත්තුව පිළිබඳව සටහනක් ද ඇතුළුව පවත්වාගෙන යා යුතු ය. තැපෑලෙන් හෝ කවරයක බහා ලියාපදිංචි කිරීම සඳහා සාධන පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක, සාධන පත්‍ර ඇතුළත් පැකට්ටුව විවෘත කරනු ලැබූ දිනය, පැය හා මිනිත්තුව පිළිබඳ සටහනක් පවත්වාගෙන යා යුතු ය.

- (4) පහත දැක්වෙන විස්තර දැක්වෙන ඉඩම් කොටස් සහ අයිතිය පිළිබඳ සුවිසක් -
 - (අ) අයිතිය පිළිබඳ සුවිස. - ඉඩම් කොටස් වල අයිතිකරුවන්ගේ නම්, ඉඩම් විෂයෙහි සම්බන්ධතා ඇති තැනැත්තන්ගේ නම් හා ඔවුන්ට සම්බන්ධතාවක් ඇති ඉඩම් කොටස්වල අංක; සහ
 - (ආ) ඉඩම් කොටස් පිළිබඳ සුවිස. - ඒ ඉඩම් කොටස්වල අයිතිකරුවන්ගේ සහ සම්බන්ධතාවක් දරන තැනැත්තන්ගේ නම් සහ අංක.

(5) ඇවර්ති බලය පිළිබඳ ලැයිස්තුවක් ඇතුළත් රෙජිස්ටරයක් සහ ඇවර්ති බලතල පිළිබඳ සාධන පත්‍රවල සහතික කළ පිටපත් ඇතුළත් ලිපිගොනුවක් පවත්වාගෙන යා යුතු ය.

03. කැඩැස්තර සිතියම් පිළියෙළ කිරීම.-(1) ප්‍රධාන ප්‍රඥප්තියේ II වන වගන්තිය යටතේ කැඩැස්තර සිතියම් පිළියෙළ කිරීම, ඒ සඳහා මිනුම්පතිවරයා විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුකූල විය යුතු ය.

(2) ප්‍රධාන ප්‍රඥප්තියේ (1) වන වගන්තිය යටතේ ප්‍රකාශිත මුළු ප්‍රදේශයම ආවරණය වන පරිදි කැඩැස්තර සිතියම් ක්‍රමානුකූලව පිළියෙළ කරනු ලැබිය යුතු ය.

(3) (458 වන අධිකාරය වූ) ඉඩම් මැනීමේ ආඥාපනතේ 4 වන වගන්තියේ විධිවිධාන සලස්වා ඇති පරිදි, නිසි දැනුම් දීමකින් පසුව, කැඩැස්තර මැනීම කරනු ලැබිය යුතු ය.

(4) ඒකීය හඳුනාගැනීමේ අංකයක් ඇති, එක් හිමිකම්කරු අදාළ ඉඩම් කොටස් කැඩැස්තර සිතියමකින් සිදුකළ වන අතර, ඒකීය හඳුනාගැනීමේ අංකය, ඉඩමේ නම් (ඇනොන්), බිම් ප්‍රමාණය, ඒ ඉඩම සම්බන්ධයෙන් හිමිකම් පාත්‍රකය හෝ සම්බන්ධතාවක් දැක්වන්නේ යැයි පෙනී යන එක් එක් තැනැත්තකුගේ නම සහ ලිපිනයද, එය සනාථ කෙරෙන ලේඛනවලට යොමුව, එම සම්බන්ධතාවේ ස්වභාවය සහ වෙනත් විස්තර සහ අවශ්‍ය යයි මිනුම්පති සලකන වෙනත් තොරතුරු එයින් පෙන්නුම් කළ යුතු ය. මැනුම්වල දී ඒවායේ මායිම් සහ හිමිකම් පාත්‍රකය හඳුනා ගැනීමට, ප්‍රදේශයේ ශ්‍රාම නිලධාරී හෝ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් විසින් නම් කරනු ලබන තැනැත්තකු සහ සමඟි මණ්ඩලයේ සාමාජිකයෙක් මිනිත්දෝරුවන්ට සහාය විය යුතු ය.

(5) කැඳවුණු සිකියම් පිළියෙළ කරනු ලබන මූලික අවස්ථාවේ දී ඉන් ආවරණය වන සියළුම ඉඩම් කොටස් අයිතිවාසිකම් කියන පරිදි හෝ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් විසින් නම් කරනු ලබන තැනැත්තා විසින් හමුයේ පෙන්වනු ලබන පරිදි මැනිය යුතු ය.

(6) වෙන් වෙන් වූ ඉඩම් කොටස්වල මායිම්, මිනුම්පතිවරයා විසින් ස්ථිර මායිම් ලෙස වර්ග කරනු ලැබ ඇත්තේ නම් මිස, (456 වන අවිකාරය) රජයේ ඉඩම් සලකුණු ආඥාපනතේ විධිවිධාන සලස්වා ඇති පරිදි ඉම් සලකුණු මගින් ඒ මායිම් වෙන් කරනු ලැබිය යුතු ය.

(7) යම් ඉඩම් කොටස්වල පොදු මායිම් පිළිබඳව ආරවුල් ඇති අවස්ථාවක, ඒ ඉඩම් කැබැලිවලට හිමිකම් පාත්තන් ඉහත 3 වන ඡේදයේ සඳහන් දැන්වීම් ප්‍රකාශයට පත් කළ දින සිට මාසයක කාලයක් ඇතුළත සුභද්‍ර ඵලතාවයකට එළඹිය යුතු ය. මිනුම්පතිවරයා විසින්, ඒ මායිම් පුදුසු ආකාරයකින් හමුය මත සකස් කිරීමට සැලැස්විය යුතු ය. අවශ්‍ය වුවහොත් හිමිකම් පාත්තන් විසින් මේ කාර්ය සඳහා සමගි මණ්ඩලයේ සහාය සහ බලයලත් මිනිත්දෝරුවරුන්ගේ සේවාව ලබාගත හැකි ය.

(8) නිශ්චිත සඳහන් කාලය වන එක් මාසයක කාලය තුළ දී අදාළ හිමිකරුවන්ට සමථයකට පැමිණීමට නොහැකි වේ නම්, මූලික අවස්ථාවේ දී කැඳවුණු සිකියම් පිළියෙළ කරනු ලබන මිනිත්දෝරුවරයා විසින් ආරවුල් ඇති සියළුම බිම් කොටස් එකතු කර, එක්බිම් කොටසක් ලෙස මැන, සියළුම හිමිකරුවන් හිමිකම් කියන පරිදි හෝ ග්‍රාම නිලධාරී හෝ නම් කරනු ලබන ඔහුගේ නාමිකයා විසින් හමුයේ පෙන්වනු ලබන පරිදි එක ඉඩම් කොටසක් ලෙස කැඳවුණු සිකියමේ පෙන්විය යුතු ය.

04. දැන්වීම් ප්‍රසිද්ධ කිරීම.- (අ) යම් ප්‍රදේශයකට අදාළ කැඳවුණු සිකියම්වල සහතික පිටපත් ලැබුන විට, අදාළ ඉඩම්වලට හිමිකම් ඉදිරිපත් කරන ලෙස දන්වා මෙහි පළමුවන උපලේඛනයේ අංක 1 ආකෘතියට සාරානුකූල දැන්වීමක් රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු පිණිස කොමසාරිස්වරයා විසින් රජයේ මුද්‍රණාලයාධිපති වෙත යැවිය යුතු ය. එසේම හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් පනතේ 12 වන වගන්තිය යටතේ ඉඩම් වලට හිමිකම් පෑම කරන ලෙසට ඉල්ලන දැන්වීම් ප්‍රසිද්ධ කරන ලද ගැසට් නිවේදනයෙහි අංකය සහ දිනය පිළිබඳව අවධානය යොමු කරවමින් සහ මේ පිළිබඳව වැඩිදුර විස්තර අවශ්‍ය නම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා අදාළ කොට්ඨාශයෙහි ප්‍රාදේශීය ලේකම් හෝ එක් එක් කොට්ඨාශයෙහි ග්‍රාම නිලධාරීගෙන් ලබා ගන්නා ලෙස දන්වමින් පළමුවන උපලේඛනයේ අංක 2 දරන ආකෘතියට සාරානුකූල දැන්වීමක් ශ්‍රී ලංකාව තුළ පළකරන එක් සිංහල, එක් දුට්ඨ හා එක් ඉංග්‍රීසි පුවත්පතක ප්‍රසිද්ධ කළ යුතු ය. 12 වන වගන්තිය යටතේ වූ දැන්වීම් රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ වහාම, වැඩිම ප්‍රවාරයක් සහතික කෙරෙන ස්ථානවල ඒ දැන්වීම් ප්‍රදර්ශනය කළ යුතු බවට ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වෙත කොමසාරිස්වරයා විසින් නියමයක් කරනු ලැබිය යුතු අතර ප්‍රාදේශීය ලේකම් ඒ නියමයට අනුකූලව කටයුතු කර, ඒ දැන්වීම් පළ කිරීමේ දින සිට සති දෙකක් ඇතුළත හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් වෙත ඒ බව වාර්තා කළ යුතු ය.

(ආ) ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය යටතේ හිමිකම් පෑම් ඉදිරිපත් කිරීම සඳහා මාස එකක කාලයක් කොමසාරිස්වරයා විසින් දිය යුතු ය. මාස එකක් වූ එම කාලය ආරම්භ විය යුතු දිනය, ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය යටතේ පළ කරන ලද දැන්වීමෙහි කොමසාරිස්වරයා විසින් සඳහන් කරනු ලැබිය යුතු අතර එම දිනය දැන්වීම් පළ කිරීමේ දිනට කලින් දිනයක් නොවිය යුතු ය.

(ඇ) 12 වන වගන්තිය යටතේ වූ දැන්වීම් මගින් කවදුරටත් ප්‍රවාරයක් දිය යුතු යයි හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා සලකන්නේ නම්, ඉවත් විදුලිය, රූපවාහිනී යන මාධ්‍යය හෝ වෙනත් යම් ක්‍රමයක් මගින් තමා අවශ්‍යයයි සලකන යම් ප්‍රවාරයක් ලබාදිය හැකි ය.

05. බාල වයස්කරුවන් සහ සිහිවිකල් තැනැත්තන්ගෙන් ඉදිරිපත් වන හිමිකම් පෑම්.- (1) හිමිකම් පාත්තකු බාල වයස්කරුවකු හෝ සිහිවිකල් තැනැත්තකු වන අවස්ථාවක, එම තැනැත්තාගේ භාරකරු වශයෙන් අධිකරණයක් මගින් පත්කරන ලද තැනැත්තකු විසින් එවැනි බාල වයස්කරුවකු හෝ සිහිවිකල් තැනැත්තකු වෙනුවෙන් 13 වන වගන්තිය යටතේ පැවැත්වෙන විමර්ශනයේ දී නියෝජනය කළ යුතු ය.

(2) බාලවයස්කරුවකු හෝ සිහිවිකල් වූ තැනැත්තකු වන යම් හිමිකම් පාත්තකු වෙනුවෙන් භාරකරුවකු පත් කර නොමැති අවස්ථාවක, භාරකරුවකු පත් කිරීම සඳහා වූ ඉල්ලීමක් යම් තැනැත්තකු විසින් නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් වෙත ඉදිරිපත් කුරනු ලැබිය හැකි ය.

06. හිමිකම්පෑම විමර්ශනය කිරීම.- (1) ආරවුලෙහි විෂය කරුණු වූ ඉඩම පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇතුළත ස්ථානයක දී ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය යටතේ වූ විමර්ශනය පැවැත්වීමට හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් කටයුතු සැලැස්විය යුතු ය.

(2) ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය යටතේ පළ කරන ලද දැන්වීමට ප්‍රතිචාර වශයෙන් හිමිකම්පෑම් ඉදිරිපත් කළ තැනැත්තන් මෙන්ම, හිමිකම්පෑම් ඉදිරිපත් කර නොමැති හමුදා, කැඩුණු සිතියම්වලට යාකර ඇති ඉඩම් විස්තර ලේඛණයේ නම් ඇතුළත් කර ඇති තැනැත්තන් ද හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් පරීක්ෂණය සඳහා කැඳවනු ලැබිය යුතු ය.

(3) දැනුම්දීමක් කිරීමෙන් පසු විමර්ශනයට නොපැමිණි තැනැත්තන් වෙත සහ විශේෂයෙන් කැඳවිය යුතු යයි හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් වරයාට සිතන තැනැත්තන් වෙත ලිඛිත සිතාසි තිකුත් කිරීමේ බලය හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාට ඇත්තේය.

(4) හිමිකම්පාත්තකු හෝ විමර්ශනයට විෂය පථය වූ ඉඩම් කොටස්වලට අදාළ ගෙපත් ලැයිස්තුවේ නම දැක්වෙන තැනැත්තකු විදේශගතව සිටින්නා වූ සහ මුහුට නෛතික නියෝජිතයෙකු නොමැත්තා වූ ද අවස්ථාවක, කොමසාරිස් විසින් එම විමර්ශණය කල් තබා එම කල් තැබීමේ දින සිට මාස හයකින් එළඹෙන දිනයට පැමිණෙන ලෙස එම තැනැත්තා වෙත දැනුම් දෙනු ලැබිය යුතුය.

(5) ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය යටතේ පළ කරන ලද දැන්වීමකට ප්‍රතිචාර වශයෙන් ඉඩමක් සඳහා හිමිකම් පෑමක් ඉදිරිපත් කරන ලද තැනැත්තකු විසින්, ඒ සම්බන්ධයෙන් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ඉදිරියේ කරනු ලබන ප්‍රකාශයක් මගින් නමාගේ හිමිකම්පෑම ඉල්ලා අස්කර ගනු ලැබිය හැකිය. ඉල්ලා අස්කර ගැනීමේ එම ප්‍රකාශය සාක්ෂිකරුවන් තිදෙනෙකු ඉදිරියේ ලියවිල්ලකින් කරනු ලැබිය යුතු අතර, මවුන් අතුරින් එක් සාක්ෂිකරුවකු, අදාළ ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාශය සඳහා පත් කරන ලද සමභි මණ්ඩලයේ සාමාජිකයකු විය යුතු ය.

(6) ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය යටතේ පැවැත්විය යුතු විමර්ශනයක දී පෙනී සිටින ලෙස හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා තැනැත්තන් කැඳවනු ලබන නිවේදනය එම රැස්වීම පැවැත්වීමේ දිනය හා වේලාවට යටත් පිරිසෙයින් එක් සකියකට කලින් ලැබෙන සේ ඒ තැනැත්තන් වෙත යැවිය යුතු අතර, එම විමර්ශනය පවත්වනු ලබන ස්ථානය ද එහි නිශ්චිතව දැක්විය යුතු ය.

(7) ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය යටතේ වූ විමර්ශණයක විෂය කරුණ වී ඇති ඉඩමක් බව හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් දැනුම් දී ඇති ඉඩමක් සම්බන්ධයෙන් වන විට, හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාගේ පූර්ව අනුමතිය නොමැතිව ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ ඉඩම සම්බන්ධ සාධන පත්‍රයක් ලියාපදිංචි නොකළ යුතු ය.

(8) විමර්ශනයක විෂය කරුණ වූ ඉඩමක් ඇතුළත් වන්නේ යම් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයකුගේ බල ප්‍රදේශයට ද ඒ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින්, එම ඉඩම ලියාපදිංචි කරනු ලැබූ පත්ඉරුවේ සහතික පිටපතක්, කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටි විටක, එම විමර්ශනය ආරම්භ කිරීමට පෙර හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා වෙත යවනු ලැබිය යුතුය.

(9) ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය යටතේ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන විමර්ශනය මහජනයාට විවෘත විය යුතු අතර, එය ග්‍රාම නිලධාරී කාර්යාලයේ හෝ වෙනත් යම් ආණ්ඩුවේ කාර්යාලයක හෝ යම් ප්‍රසිද්ධ ස්ථානයක පැවැත්විය යුතු ය.

(10) යම් ඉඩම් කොටසකට ඇති හිමිකම් විමර්ශනය කිරීම ආරම්භ කිරීමේ දී අදාළ කැඩුණු සිතියමේ දැක්වෙන ඒ ඉඩම් කොටස සහ එහි ප්‍රමාණය හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් හඳුන්වා දෙනු ලැබිය යුතු ය.

07. හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාගේ තීරණ ප්‍රසිද්ධ කිරීම.-

(1) යම් ඉඩම් කොටසක් හෝ ඉඩම් කොටස් සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය යටතේ කරන ලද කොමසාරිස්වරයාගේ තීරණය ඇතුළත් උපලේඛනයක් මෙහි පළමුවන උපලේඛනයේ අංක 4 දරන ආකෘතියට සාරානුකූලව රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු ය.

(2) ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය යටතේ වූ තීරණය ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කළ විගසම, අදාළ ගැසට් පත්‍රය කොමසාරිස් විසින් හිමිකම්පාත්තන් වෙත යැවීමට විධිවිධාන යෙදිය යුතු ය.

(3) රජයේ ඉඩම් ලියාපදිංචි කිරීම.- ප්‍රධාන ප්‍රඥප්තියේ 19 (3) වන වගන්තියේ ප්‍රකාර, රජය සතු එක් එක් ඉඩම් කොටසේ හිමිකම් සම්බන්ධයෙන් මෙහි පළමුවන උපලේඛනයේ අංක 15 දරන ආකෘතියට සාරානුකූලව වූ උපලේඛනයක් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් විසින් පිළියෙල කරනු ලැබිය යුතු අතර, එය, ඒ ඉඩම පිහිටි ප්‍රදේශය සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති හිමිකම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත අදාළ කැඩුණු සිතියම ද සමභි කැපයිය යුතු ය.

08. අභියාචන (22 වන වගන්තිය).-

(1) ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය යටතේ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයකින් අතපස්කියට පත් යම් හිමිකම්පාත්තකු විසින්, එම ප්‍රකාශය ඇතුළත් ගැසට් නිවේදනය පළ කිරීමේ දින සිට මාස හයක් ඇතුළත ඉඩම පිහිටි ප්‍රදේශයේ දිසා අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

(2) දියා අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන සෑම හිමිකම්පාත්තකු විසින් ම එම අභියාචන පෙන්වීමේ පිටපතක් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් වරයා වෙත වහාම ලියාපදිංචි කැපුලෙන් යැවිය යුතු ය.

09. කැඩුණු සිතියම සංශෝධනය කිරීම (23 වන සහ 25 වන වගන්ති).-

ප්‍රධාන ප්‍රඥප්තියේ 25 වන වගන්තිය යටතේ කරන ලද කැඩුණු සිතියමේ යම් ප්‍රතිශෝධනයක් මිනුම්පති විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුකූලව කරනු ලැබිය යුතු ය. ඒ ප්‍රතිශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන අලුත් ඉඩම් කොටස්වලට, එම කැඩුණු සිතියම සඳහා පාවිච්චි කළ අවසාන ඉඩම් කොටස් අංකයේ සිට හඳුනා ගැනීමේ අලුත් අංක පිළිවෙලින් යෙදිය යුතු ය. එවැනි එක් එක් අලුත් ඉඩම් කොටස සඳහා අර්ථ ඉඩම් විස්තර ලේඛණයක් පිළියෙල කළ යුතු ය.

10. අධිකරණ ආඥාවක් මත ඉඩමක් විකිණීම (25 : 4 වන වගන්තිය).-

(අ) ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ යම් ඉඩමක් විකිණීම සඳහා දියා අධිකරණය විසින් බලපත්‍රලත් වෙන්දේසිකරුවකු වෙත ආඥාවක් නිකුත් කරනු ලැබූ අවස්ථාවක, ඒ බලපත්‍රලත් වෙන්දේසිකරු විසින්, වෙන්දේසිය සඳහා දිනයක් හා වේලාවක් නියම කරමින් ඉඩමේ දැන්වීමක් ඇලවිය යුතු ය. ඒ දිනය, ඒ දැන්වීමේ දින සිට මාස එකකට නොඅඩු වූ ද, මාස දෙකකට නොවැඩි වූ ද දිනයක් විය යුතු ය. අධිකාර පත්‍රයෙහි ලැයිස්තුගත කර ඇති එක් එක් හිමිකම් පාත්තා වෙත බලපත්‍රලත් වෙන්දේසිකරු විසින් ඒ දැන්වීමේ පිටපත් ලියාපදිංචි කැපුලෙන් යැවිය යුතු ය.

(ආ) ඉඩම විකිණීම සඳහා එසේ නියමිත දිනයෙහි බලපත්‍රලත් වෙන්දේසිකරු ඉඩමට ගොස් නියමිත වේලාවට ඉඩම වෙන්දේසියේ විකිණීම ආරම්භ කළ යුතු ය.

(ඇ) ඒ වෙන්දේසිකරු විසින් පවත්නා වෙළඳ වටිනාකම ලෙස නිශ්චය කරන වටිනාකමකින් වෙන්දේසිය ඇරඹිය යුතු අතර, එකී වෙන්දේසිකරු විසින් එක් එක් ලංසුව ලංසු කබන්තාගේ නමට කෙළින් සටහන් කර ගත යුතු ය. ලංසු තැබීම තහර වූ විට, විකිණීම අවසන් බව ඔහු ප්‍රකාශ කළ යුතු ය. තව ද, ඉහළම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාගේ නම සහ ඔහුගේ ලංසු මුදල ද ඔහු විසින් ප්‍රකාශ කළ යුතු ය.

(ඈ) ඉන්පසු අධිකාර පත්‍ර වාර්තාව වෙන්දේසිකරු විසින් වෙන්දේසියේ ප්‍රතිඵල, ඔහුගේ ගාස්තු සඳහන් බිල් පතක් ද සමඟ දියා අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය.

11. අධිකරණ ආඥාව මත ලේඛනය සංශෝධනය කිරීම (29 වන වගන්තිය).-

(1) ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය යටතේ දියා අධිකරණයේ නඩුවක් පවරන යම් තැනැත්තකු විසින් නඩුව පවරනු ලැබූ වහාම, සිය පැමිණිල්ලේ පිටපතක්, අදාළ හිමිකම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත ලියාපදිංචි කැපුලෙන් යවනු ලැබිය යුතු ය.

(2) දෙවන පංතියේ හිමිකම් අයිතියක් ඇතිව ලියාපදිංචි කරනු ලැබූ ඉඩමක් සම්බන්ධයෙන් හිමිකම් ලේඛනය සංශෝධනය කළ යුතු යයි දියා අධිකරණය විසින් ආඥා කරනු ලැබූ අවස්ථාවක, අධිකරණය විසින්, ස්වකීය ආඥාව අංක 17 දරන ආකෘතියට සාරානුකූලව අදාළ හිමිකම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතු ය.

12. හිමිකම් ලේඛනය සහ කැඩුණු සිතියම් පරීක්ෂා කිරීම හා හිමිකම් සහතික වල පිටපත් නිකුත් කිරීම (34 වන වගන්තිය).-

(1) (අ) හිමිකම් ලේඛනය: සහ

(ආ) කැඩුණු සිතියමට

පරීක්ෂා කිරීම සඳහා වූ ඉල්ලීමක්, මෙහි දෙවන උපලේඛනයෙහි නිශ්චිත ගාස්තුව සමඟ ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(2) (අ) හිමිකම් ලේඛනයක: සහ

(ආ) කැඩුණු සිතියමට අයත් බිම් කැබැල්ලක

උඩකයක් සඳහා වූ ඉල්ලීමක්, ඒ සඳහා මෙහි දෙවන උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති අදාළ ගාස්තුව සමඟ ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

13. ඉඩම් ඒකාබද්ධ කිරීම සඳහා හෝ අතුරු බෙදීමක් සඳහා වූ ඉල්ලීම (36.2 වන වගන්තිය).-

(i) 36 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ඉඩම් ඒකාබද්ධ කිරීමක් හෝ අතුරු බෙදීමක් සඳහා වූ ඉල්ලීමක් මෙහි පළමුවන උපලේඛනයෙහි සඳහන් අංක 7 දරන ආකෘතියට සාරානුකූලව කරනු ලැබිය යුතු ය.

(ii) යම් බලපත්‍රලත් මිනිත්දෝරුවකු විසින් ඉදිරිපත් කරන ලද ඉඩම් කොටසක් හෝ ඉඩම් කොටස් නැවත බෙදීමේ, ඒකාබද්ධ කිරීමේ හෝ අතුරු බෙදීමේ සැලැස්මක් ප්‍රධාන ප්‍රඥප්තියට, වෙනයම් නීතියකට හෝ නියෝගයකට, මැනීමට අදාළ වෙනත් සංස්ථාපිත කාන්තේෂික ක්‍රියා පටිපාටියකට අනුකූල වන බවට මිනුම්දෝරු අධිකාරී සෑහීමකට පත් නොවන්නේ නම්, එවැනි අඩුපාඩුවක් නිවැරදි කරන ලෙස බලපත්‍රලත් මිනිත්දෝරු තැනගෙන් ඔහු විසින් ඉල්ලා සිටිය යුතු ය.

14. හිමිකම් සහතිකයක් නිකුත් කිරීම සඳහා ගාස්තුව (37.1 වන වගන්තිය).-

මේ පනත යටතේ ඉඩම් කොටසකට ඇති අයිතිවාසිකම් ලියාපදිංචි කර හෝ යම් සම්බන්ධතාවක් ලියාපදිංචි කර හිමිකම් සහතිකයක් නිකුත් කිරීමේදී මෙහි දෙවන උපලේඛනයේ ඒ සඳහා නියමිත ගාස්තුව හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් අයකරනු ලැබිය යුතු ය.

15. ලියාපදිංචි කිරීම සඳහා සාධන පත්‍ර ඉදිරිපත් කිරීම (40 වන වගන්තිය).-

(1) සාධන පත්‍ර අංකය (43.1 වන වගන්තිය).- හිමිකම් ලේඛනයේ ලියාපදිංචි කරන ලදුව, ප්‍රසිද්ධ නොකාරිස්ථරයකු හෝ බලපලක් නිලධාරියකු විසින් සහතික කරන ලද ඉඩම් කොටසකට අදාළ සාධන පත්‍රයක් -

- (i) පැවරීමක් හෝ විකිණීමක් සම්බන්ධයෙන් වන විට එය මෙහි පළමුවන උපලේඛනයේ අංක 8 දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය;
- (ii) කෘතයක් සම්බන්ධයෙන් වන විට එය මෙහි පළමුවන උපලේඛනයේ අංක 9 දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය;
- (iii) බද්දක් හෝ උකස්ක් සම්බන්ධයෙන් වන විට එය මෙහි පළමුවන උපලේඛනයේ පිළිවෙලින් අංක 10 සහ 11 දරන ආකෘතිවලට සාරානුකූල විය යුතු ය;
- (iv) උකස්ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන විට එය මෙහි පළමුවන උපලේඛනයේ අංක 12 දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය; තව ද,
- (v) කේවියට කහනමක් සම්බන්ධයෙන් වන විට, එය මෙහි පළමුවන උපලේඛනයේ අංක 13 දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය.

(2) හිමිකම් ලේඛනයෙහි ලියාපදිංචි කරන ලද ඉඩම් කොටසකට අදාළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීම සඳහා වූ සාධන පත්‍රයක් ඉදිරිපත් කරන යම් තැනැත්තකු විසින්, ලියාපදිංචි කිරීම සඳහා වූ තම ඉල්ලුම් පත්‍රය සමඟ

(අ) මෙහි දෙවන උපලේඛනයේ නිශ්චිත සඳහන් අදාළ ගාස්තුව හා මුද්දර පනත යටතේ ගෙවිය යුතු අදාළ ගාස්තුව සඳහා වූ බැංකු රිසිට් පතක් හෝ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාට මුදල් ගෙවන ලද රිසිට් පත ;

(ආ) හිමිකම් පිළිබඳ මුල් සහතිකය; සහ

(ඇ) හිමිකම් සහතිකය සඳහා වූ ඉල්ලුම් පත්‍රයක්. ඉදිරිපත් කළ යුතුය.

(3) ලිපිනයේ වෙනස්කම සටහන් කිරීමට හෝ යම් ලේඛනයක් නැවත යැවීමට හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලා සිටින තැනැත්තකු විසින් තම ඉල්ලුම් සමඟ ඒ සඳහා මෙහි දෙවන උපලේඛනයේ නිශ්චිත සඳහන් අදාළ ගාස්තුව ඉදිරිපත් කළ යුතු ය.

(4) තැපැල් මගින් හෝ ආරක්ෂා සහිතව ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන සාධන පත්‍ර.-

තැපැල් මගින් හෝ ආරක්ෂා සහිතව ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන සාධන පත්‍ර ඇතුළත් ලිපි, පාර්සල් හෝ ඇසුරුම් හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නියම කරනු ලබන වේලාවක් තුළ දිනපතා විවෘත කිරීමට හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා විසින් කටයුතු සලස්වනු ලැබිය යුතු ය. එසේ නියම කරනු ලැබූ වේලාවන් සඳහන් කෙරෙන දැන්වීමක් සෑම හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයකම ප්‍රකටව පෙනෙන ස්ථානයක තැබිය යුතු ය.

(5) ප්‍රසිද්ධ නොකාරිස්ථරයකු විසින් හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් වෙත සාධන පත්‍ර ඉදිරිපත් කිරීම. -

(1) ප්‍රධාන ප්‍රඥප්තිය ප්‍රකාර, සාධන පත්‍රයක් සහතික කරන ප්‍රසිද්ධ නොකාරිස්ථරයකු විසින් ඒ සහතික කරනු ලැබූ දින සිට වැඩිකරන දින හතක් ඇතුළත සහතික කරන ලද සාධන පත්‍රය, ඒ සාධන පත්‍රයට සම්බන්ධ ඉඩම් කැබැල්ල පිහිටියා වූ අධිකරණ බලප්‍රදේශයේ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(2) ඉහත කී කාල පරිච්ඡේදය ඇතුළත ඒ සාධන පත්‍රය ඉදිරිපත් කිරීම පැහැර හැරීම මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන ලක්ෂ්‍ය විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් පණස් දහසකට (රු. 50,000/- කට) නොවැඩි දඩයකින් දඬුවම් කරනු ලැබිය හැකි වරදක් වන්නේ ය.

16. සාධන පත්‍ර ලියාපදිංචි කිරීම. -

(1) ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන සෑම සාධන පත්‍රයක් ම, ඒ සාධන පත්‍රය හා සම්බන්ධ ඉඩම් කොටස පිහිටි කොට්ඨාශය සඳහා වෙන්කර ඇති ලේඛනයේ ලියාපදිංචි කරනු ලැබිය යුතු ය. හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් විසින් එහි එක් එක් සටහන හෝ සංශෝධනයන් සඳහා තම අත්සන හා මුද්‍රාව තැබිය යුතු අතර, සාධන පත්‍රය

ලියාපදිංචි කරනු ලැබූ වෙළුම් හා පත්තරුවෙහිද, පිටපත යොදා ලියාපදිංචිය කරනු ලැබූ දිනය හා වේලාව ද, සටහන් කරනු ලැබිය යුතු ය.

(2) ඉඩම් කොටසකට අදාළ සාධන පත්‍රයක් ලියාපදිංචි කිරීම, මෙහි පළමුවන උපලේඛනයේ අංක 19 වන ආකෘතියෙහි සහ මෙහි පළමුවන උපලේඛනයේ අංක 19 අ ආකෘතියෙහි නියමිත විස්තර, සාධන පත්‍රයට සම්බන්ධ ඉඩම් පිහිටි ලියාපදිංචි කිරීමේ කොට්ඨාසය සඳහා පවත්වාගෙන යනු ලබන හිමිකම් ලේඛනයෙහි ඇතුළත් කිරීමෙන්, කරනු ලැබිය යුතු ය.

17. ගොඩනැගිලි කිරීමේ අතුරු බේදීම් ලියාපදිංචි කිරීම. -

ගොඩනැගිලි වල කිරීමේ අතුරු බේදීම් ලියාපදිංචි කිරීම සඳහා වූ, ප්‍රධාන ප්‍රඥප්තියේ 50 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ වූ ඉල්ලීමක්, මෙහි පළමුවන උපලේඛනයේ අංක 21 දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය. අදාළ ලියාපදිංචි කිරීමේ ආස්තුව සහ මෙහි දෙවන උපලේඛනයේ සඳහන් ඉල්ලුම්පත්‍ර ආස්තුව ද අලුත් හිමිකම් සහතිකයක් නිකුත් කිරීමේ ආස්තුව ද ගෙවීම සම්බන්ධයෙන් වූ, හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්ගේ නමට ලියන ලද වෙනම බැංකු රිසිට්පත් හෝ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාට මුදල් ගෙවන ලද රිසිට් පත් ද ඒ ඉල්ලුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

18. අභිභවනය වූ ලේඛන (53 වන වගන්තිය). -

(1) ප්‍රධාන ප්‍රඥප්තියේ 53 වන වගන්තිය ප්‍රකාර රඳවාගත් සාධන පත්‍රවල පිටපත් ඒ සාධන පත්‍ර අභිභවනය වූ දින සිට වසර දහයක, කාලයක් ගත වූ පසුව හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා විසින් විනාශ කළ හැකිය. එවැනි විනාශ කිරීමක් හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් පත් කරන ලද සමීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ කළ යුතු ය. එකී සමීක්ෂණ මණ්ඩලය ඒ එක් එක් සාධන පත්‍ර පරීක්ෂාකර ඒවා එම පරීක්ෂණය කළ දිනට වසර දහයකට පෙර අභිභවනය වී ඇති බවට සැකීමකට පත් විය යුතු ය.

(2) හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් වරයා විසින් එසේ විනාශ කරන ලද සාධන පත්‍ර පිළිබඳව සඳහන් කෙරෙන හා අදාළ අභිභවනය වූ සාධන පත්‍ර හා ඒවා කුමන දින සිට අභිභවනය වූයේ ද යන්න පිළිබඳව ලේඛනයේ අතුළත් වූ සටහන්වලට තිසි යොමුව දෙන විනාශ කරන ලද සාධන පත්‍ර පිළිබඳ ලේඛනය නම් වූ ලේඛනයක් පවත්වාගෙන යා යුතුය. එවැනි විනාශ කිරීමක් කෙරෙන අවස්ථාවේ දී හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා සහ සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් විසින් විනාශ කරන ලද සාධන පත්‍ර පිළිබඳ ලේඛනයේ නම අත්සන් කැබිය යුතු ය. හිමිකම් ලේඛනයෙහි එක් එක් සටහනට ඉදිරියෙන්, අදාළ සාධන පත්‍රය ලේඛනයේ සටහන් කළ දින, විනාශ කරන ලද බවට ද සටහනක් කැබිය යුතු ය.

19. කෙස්සමෙන්තු විරහිත දේපළ සඳහා හිමිකම්පෑම් කැඳවීමේ දැන්වීම්. -

ලියාපදිංචි අයිතිකරුවෙකු අන්තිම කැමති පත්‍රයක් නොකඩා මියගිය විට හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා වෙත ඒ මරණය ගැන දැනුම් දුන් පසු අදාළ මියගිය කැනැත්තාගේ නමින් හිමිකම් ලේඛනයේ ලියාපදිංචිව තිබූ ඉඩම් කොටස්වලට හිමිකම් පාත්තන් කැඳවීමේ මෙහි පළමුවන උපලේඛනයේ අංක 5 දරන ආකෘතියට සාරානුකූල වූ දැන්වීමක් පළ කළ යුතු ය.

20. 13 වන වගන්තිය යටතේ කීරණය හා 31 වන වගන්තිය යටතේ හිමිකම් පිළිබඳ උපලේඛනය පිළිබඳ කොමසාරිස්වරයාගේ කර්තව්‍ය. -

කොමසාරිස්වරයා විසින් -

- (අ) ප්‍රධාන ප්‍රඥප්තියේ 140 වන වගන්තිය යටතේ සිය කීරණය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු මෙහි පළමුවන උපලේඛනයේ අංක 15 දරන ආකෘතියට සාරානුකූලව එක් එක් ඉඩම් කොටස සම්බන්ධයෙන් හිමිකම් උපලේඛනයක් ප්‍රශ්නයට අදාළ ඉඩම් පිහිටි ප්‍රදේශයේ අධිකරණ බලය ඇති හිමිකම් රෙජිස්ට්‍රාර්වරයා වෙත යවනු ලැබිය යුතු ය
- (ආ) අයිතිවාසිකම් පිළිබඳ දෙවන පංතියේ හිමිකම්කරු ඇති කැනැත්තකු ලියාපදිංචි කිරීමේ දින පවත් අවුරුදු දහයක කාලපරිච්ඡේදයක් අවසානයේ දී ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය යටතේ කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත්තේ නම්, ප්‍රශ්නයට අදාළ ඉඩම් පිහිටා ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා වෙත මෙහි පළමුවන උපලේඛනයේ අංක 15 දරන ආකෘතියට සාරානුකූලව නියමිත විස්තර ඇතුළත් කොට හිමිකම් පිළිබඳ උපලේඛනය ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

21. හිමිකම් සහතිකය. -

(1) හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද හිමිකම් සහතිකය -

- (අ) පරම අයිතිය පිළිබඳ පළමුවන පංතියේ හිමිකම්කරු ඇතිව ලියාපදිංචි කරනු ලැබූ කැනැත්තකු සම්බන්ධයෙන් වන විට, මෙහි පළමුවන උපලේඛනයේ අංක 14 දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය ;
- (ආ) අයිතිය පිළිබඳ දෙවන පංතියේ හිමිකම්කරු ඇතිව ලියාපදිංචි කරනු ලැබූ කැනැත්තකු සම්බන්ධයෙන් වන විට, මෙහි පළමුවන උපලේඛනයේ අංක 14 අ දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය ;

- (ඇ) හවුල් අයිතිය පිළිබඳ පළමුවන පංතියේ හිමිකමක් ඇතිව ලියාපදිංචි කරනු ලැබූ හවුල් අයිතිකරුවකු සම්බන්ධයෙන් වන විට, මෙහි පළමුවන උපලේඛනයේ අංක 14ආ දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය;
- (ඈ) හවුල් අයිතිය පිළිබඳ දෙවන පංතියේ හිමිකමක් ඇතිව ලියාපදිංචි කරනු ලැබූ හවුල් අයිතිකරුවකු සම්බන්ධයෙන් වන විට, මෙහි පළමුවන උපලේඛනයේ අංක 14ඇ දරන ආකෘතියට සාරානුකූල විය යුතු ය ;
- (ඉ) රජයේ ඉඩම් සම්බන්ධ රජයට ඇති පරම අයිතිය පිළිබඳ පළමුවන පන්තියේ හිමිකම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන විට මෙහි 14ඈ දරන ආකෘතියේ පළමුවන උපලේඛනයට සාරානුකූල විය යුතු ය.

22. සමහි මණ්ඩල.-

(අ) සමහි මණ්ඩලයකට පත්කරනු ලබන එක් එක් තැනැත්තා වෙත හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් වරයා පත්වීම් ලිපියක් නිකුත් කළ යුතු ය. එම තැනැත්තන්ගේ නම් අදාළ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් වෙත යැවිය යුතුය.

(ආ) කොමසාරිස් විසින්, ඉඩම් කොටසකට සම්බන්ධ ආරවුලක්, නිශ්චිත දිනකට පෙර ඒ ආරවුල් පිළිබඳව පරීක්ෂා කර කමා වෙත වාර්තා කිරීම සඳහා කමා විසින් පත් කරන ලද සමහි මණ්ඩලයක් වෙත දැනුම් දිය හැකි ය. ඒ දැනුම්දී ම පළමුවන උපලේඛනයේ 6 වන ආකෘතියට සාරානුකූල විය යුතු ය.

(ඇ) ඒ සමහි මණ්ඩලය විසින් සිය වාර්තාව ඒ සමහි මණ්ඩලයේ සාමාජිකයින් බහුතර සංඛ්‍යාවක් විසින් අත්සන් කරනු ලැබ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් වරයා වෙත යැවිය යුතු ය.

(ඈ) පහත දැක්වෙන කරුණු, එනම්, -

- (i) මණ්ඩලයේ කටයුතු කඩාකප්පල්වීමට අවකාශ ඇති පැවැත්මක්; හෝ
- (ii) පිළිවෙලින් මණ්ඩලයේ රැස්වීම් තුනකට නොපැමිණීම; හෝ
- (iii) පක්ෂපාතීත්වය හෝ වංචනික හේතු

හේතුවකට ගෙන සමහි මණ්ඩලයක යම් සාමාජිකයකු ඒ මණ්ඩලයේ සේවයට නුසුදුසු බව හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාගේ මතය වන්නේ නම්, කොමසාරිස්වරයා ඒ සාමාජිකයා වහාම ඉවත්කර, ඔහු වෙනුවට අලුත් සාමාජිකයකු පත්කළ යුතු ය.

23. දැන්වීම් ලිපියොනුව.-

පහත දැක්වෙන ලේඛන ගොනු කරනු ලැබිය යුතු, දැන්වීම් ලිපියොනුව යනුවෙන් හඳුන්වනු ලබන ලිපියොනුවක් කොමසාරිස් විසින් පවත්වාගෙන යා යුතුය :-

- (අ) දැන්වීම් පළකරන ලද ගැසට් පත්‍රයේ පිටපතක්;
- (ආ) පුවත්පත්වල පළකරන ලද දැන්වීම් වල පිටපත්;
- (ඇ) ඉවත් වීදුලිය හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද දේ වෙතොත් ඒ පිළිබඳ විස්තර;
- (ඈ) හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ වූ ප්‍රදේශයක් වශයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන ප්‍රදේශයේ 1 වන වගන්තිය යටතේ වූ අමාත්‍යවරයාගේ නියමය ද ඇතුළත් ගැසට් නිවේදනය;
- (ඉ) දැන්වීම් පළ කරන ලද ආකාරය විස්තර කරන සටහන්;
- (ඊ) අයිතිවාසිකම් සහ සම්බන්ධතාවලට අදාළ හිමිකම්පෑම්;
- (උ) 13 වන වගන්තිය යටතේ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් විමර්ශනය සඳහා කැඳවන ලද තැනැත්තන්ගේ නම් ලැයිස්තුවක්.

24. පරීක්ෂණ ලිපියොනුව.-

13 වන වගන්තිය යටතේ පවත්වන ලද එක් එක් විමර්ශනය සම්බන්ධයෙන් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් එක් ලිපියොනුවක් බැගින් පවත්වාගෙන යා යුතු අතර, ඒ ලිපියොනුවෙහි පහත සඳහන් දෑ ගොනු කළ යුතු ය:-

- (අ) 13 වන වගන්තිය යටතේ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් විසින් කරනු ලැබූ විමර්ශනය සඳහා කැඳවනු ලැබූ තැනැත්තන්ගේ නම් ලැයිස්තුවක්;
- (ආ) හිමිකම්පාත්තන් විසින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂිවල සටහන්;
- (ඇ) විමර්ශනය සඳහා කැඳවනු ලබන තැනැත්තන් වෙත යවනු ලබන ලිපි හා සිතාසි පිළිබඳ විස්තර;
- (ඈ) භාරදිය නොහැකිව ආපසු ලැබුණු සිතාසි වෙතොත් ඒවා;
- (ඉ) අයිතිවාසිකම් පිළිබඳ හිමිකම් පෑම්වලට අදාළ සාධන පත්‍ර හා වෙනත් ලේඛන පිළිබඳ සටහන් හෝ තොරතුරු;
- (ඊ) එක් එක් ඉඩම් කොටසේ අයිතිය තීරණය කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියා පටිපාටිය සම්බන්ධ විස්තර;
- (උ) ශ්‍රාම නිලධාරීගේ හා සමහි මණ්ඩල සාමාජිකයන්ගේ නම් හා ලිපිනයන්;
- (ඌ) භාරකරුවන් හෝ කළමනාකරුවන් වෙත නිකුත් කරන ලද පත්වීම් ලිපිවල පිටපත්;

- (ඊ) අයිතිවාසිකම් පිළිබඳ හිමිකම්පෑම් ඉල්ලා අස්කර ගැනීම්;
- (ඒ) 8 වන වගන්තියට අනුව හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් සමඟි මණ්ඩලය වෙත කරන ලද යොමු කිරීම් හා සමඟි මණ්ඩලය විසින් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා වෙත එවන ලද වාර්තා;
- (ඔ) ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය යටතේ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාගේ තීරණ පළ කරනු ලබන ගැසට් පත්‍ර; සහ
- (ඕ) ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ කරන ලද යොමු කිරීමක් හෝ අභියාචනයක් මත දියා අධිකරණය විසින් නිකුත් කරන ලද ආඥා.

25. හිමිකම් පිළිබඳ උපලේඛන (26 වන වගන්තිය).-

(අ) හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින්, ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය යටතේ පවත්වන ලද පරීක්ෂණයක් මත වූ සිය තීරණය ඇතුළත් මෙහි පළමුවන උපලේඛනයේ අංක 15 දරන ආකෘතියට සාරානුකූල වූ උපලේඛනයක් එක් එක් ඉඩම් කොටස සම්බන්ධයෙන් පිළියෙල කරනු ලැබිය යුතු අතර, එය අදාළ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා වෙත යවනු ලැබිය යුතු ය. එම උපලේඛනයේ පිටපතක් මිනුම්පතිවරයා වෙත ද යවනු ලැබිය යුතු ය.

(ආ) ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තිය යටතේ ආඥාවක් ලැබුණු විට, හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින්, මෙහි පළමුවන උපලේඛනයේ අංක 13 දරන ආකෘතියට සාරානුකූලව හිමිකම් උපලේඛනයක් පිළියෙල කරනු ලැබිය යුතු අතර, එය මිනුම්පතිවරයා වෙත පිටපතක් ද සහිතව අදාළ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවිය යුතු ය.

(ඇ) සෑම හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයකු විසින් ම, තමා සිදුකළ එක් එක් ලියාපදිංචි කිරීම් පිළිබඳ විස්තර අංක 20 දරන ආකෘතියට සාරානුකූලව එසේ ලියාපදිංචි කරන ලද ඉඩම් කොටස පිළිබඳ අධිකරණ බලය ඇති ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත, ඒ ඉඩම් කොටසට අදාළ හරස් යොමු කිරීම්, ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 28 වන වගන්තිය යටතේ පවත්වාගෙන යනු ලබන ඉඩම් ලේඛනයෙහි ඇතුළත් කිරීමේ කාර්යය සඳහා යවනු ලැබිය යුතු ය.

(ඈ) යම් ඉඩම් කොටසක හිමිකම් ලියාපදිංචි කරනු ලැබූ විට, ඒ ලියාපදිංචි කිරීම සහ තදනන්තර සටහන් හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් මිනුම්පතිවරයා වෙත දැනුම් දිය යුතු ය. මිනුම්පතිවරයා විසින්, ස්වකීය සටහන් හා ලේඛන ඒ අනුව සංශෝධනය කරනු ලැබිය හැකි ය.

26. ගාස්තු ප්‍රතිශෝධනය කිරීම.-

මේ නියෝග යටතේ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ මිනුම්පතිවරයා වෙත ගෙවිය යුතු ගාස්තු රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීමක් මගින් පිළිවෙලින් හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා හා මිනුම්පතිවරයා විසින් කලින් කල ප්‍රතිශෝධනය කරනු ලැබිය හැකි ය.

27. මේ නියෝගවල -

"කොමසාරිස්වරයා" යන්නෙන්, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 2 වන වගන්තිය යටතේ පත්කරන ලද හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා අදහස් වේ;

"ගෙපත් ලැයිස්තුව" යන්නෙන්, ඉඩම් කැබලි පිළිබඳ විස්තර සහ ඒවාට අයිතිවාසිකම් ඇති තැනැත්තන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් අදහස් වේ;

"ප්‍රධාන ප්‍රඥප්තිය" යන්නෙන්, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත අදහස් වේ.

ආකෘති පත්‍ර අංක 01.

පළමුවන උපලේඛනය

ඉඩම් කැබලිවලට හිමිකම්පෑම් ඉදිරිපත් කරන ලෙස දැනුම්දීම

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
(12 වන වගන්තිය)

දැන්වීම් අංක.....(දිස්ත්‍රික්කය / කොට්ඨාශය)

.....පළාතේ.....දිස්ත්‍රික්කයේ,

.....ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ.....ග්‍රාම නිලධාරී කොට්ඨාශය තුළ
 පිහිටි.....තමට හෝ ඉන් කොටසකට හෝ අදාළව, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ
 11 වන වගන්තිය යටතේ මිනුම්පතිවරයා විසින් සාදන ලද අංක.....දරන කැටුළුකර සිතියමේ දක්වා ඇති ඉඩම් කොටස
 එකක හෝ ඊට වැඩි ගණනක හෝ අයිතියට හැකහොත් සහතිකයට හෝ සම්බන්ධතාවයකට හිමිකම්පාන කවර වුව ද තැනැත්තෙකු විසින් කම්

10 A I කොටස : (I) රේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 1998.10.21

පළමු I : බහුල (I) - විශාල කාර්ය සාධනය සහ සාමාන්‍ය ජනතාවයේ සහයෝගී වැඩසටහනක් - 1998.10.21
 PART I : SEC. (I) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

බිම්කම් පැමිණි 19..... මස..... වන දිනට පෙර, පහත අත්සන් කරන අය වෙත ඉදිරිපත් කළ යුතු ය. එකී දිනට පෙර
 යම් බිම්කම් පැමිණි ඉදිරිපත් කිරීම පැහැර හරිනු ලැබුවහොත්, ඒ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ඒක පාක්ෂික පරීක්ෂණයක් පවත්වනු ලබන අතර,
 එහි දී ගනු ලබන තීරණය ඉහත සඳහන් පනතේ 14 වන වගන්තිය ප්‍රකාර ගැසට් පත්‍රයේ පළ කරනු ලැබේ.

ඉහත සඳහන් අංක..... දරන කැඩුස්සු සිතියම, අදාළ ග්‍රාම නිලධාරී කාර්යාලයේ දී, ප්‍රාදේශීය මහ ලේකම්
 කාර්යාලයේදී, දිස්ත්‍රික් මිනුම් කාර්යාලයේ දී, බිම්කම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ දී හෝ මිනුම්පතිවරයාගේ කාර්යාලයේ
 දී පරීක්ෂා කරනු ලැබිය හැකි ය.

වැඩිදුර විස්තර, ග්‍රාම නිලධාරීගෙන්, ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හෝ බිම්කම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාගෙන් ලබාගත හැකි ය.

බිම්කම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

199..... වන දින,
 කොළඹ දී ය.

ආකෘති පත්‍ර අංක 02.

දැන්වීම

1998 අංක 21 දරන බිම්කම් ලියාපදිංචි කිරීමේ පනත
 (12 වන වගන්තිය)

මිනුම්පතිවරයා විසින් පිළියෙල කරන ලද අංක..... දරන කැඩුස්සු සිතියමේ අඩංගු
 වන්නා වූ ද..... දිස්ත්‍රික්කයේ..... ප්‍රාදේශීය ලේකම්
 කොට්ඨාශයේ..... ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ / කොට්ඨාශවල..... නමැති ගම තුළ පිහිටියා
 වූ ද, ඉඩම් කොටස් සඳහා බිම්කම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන අංක..... දරන දැන්වීම, 1998 අංක 21 දරන බිම්කම්
 ලියාපදිංචි කිරීමේ පනතේ 12 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව..... මස..... වන දින සහ අංක..... දරන
 ගැසට් පත්‍රයේ පළ කර ඇත.

වැඩිදුර විස්තර සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රාම නිලධාරී හෝ පහත අත්සන් කරන අය විමසන්න.

බිම්කම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

ආකෘති පත්‍ර අංක 03.

සාක්ෂිකරුවකුට / බිම්කම්පාත්තකුට නිකුත් කරන සිතියම
 1998 අංක 21 දරන බිම්කම් ලියාපදිංචි කිරීමේ පනත
 (13 වන වගන්තිය)

..... පදිංචි,
 වෙත,

මීට අමුණා ඇති උපලේඛනයේ සඳහන් ඉඩම් කොටසේ / කොටස්වල අයිතිය / සම්බන්ධතාව තීරණය කිරීම සඳහා විමර්ශනයක්, 1998
 අංක 21 දරන බිම්කම් ලියාපදිංචි කිරීමේ පනතේ 13 වන වගන්තිය යටතේ, බිම්කම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින්..... දී
 පවත්වනු ලබන හෙයින් ද :

එකී විමර්ශනය සඳහා ඔබ පැමිණ සිටීම අවශ්‍ය යැයි සලකනු ලබන හෙයින් ද, එකී උපලේඛනයේ සඳහන් ඉඩම් කොටසේ / කොටස්වල
 අයිතිය සම්බන්ධයෙන් සාක්ෂිදීම සඳහා 199..... වන දින පෙරවරු / පස්වරු..... ව.....

පෙනී සිටින ලෙස මෙයින් ඔබ කැඳවනු ලැබේ. මගේ අවසරය දෙනු ලැබුවහොත් හෝ දෙනු ලබන තෙක්, ඔබ එම ජ්‍යාතයෙන් ඉවත්ව නොයාමට වග බලාගත යුතු ය.

හිමිකම් කිරවුල් කිරීමේ කොමසාරිස්වරයා,
 ඉඩම් කිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

199.....වන දින දී ය.

ආකෘති පත්‍ර අංක 04.

හිමිකම් කිරවුල් කිරීමේ කොමසාරිස්වරයාගේ තීරණය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
 (14 වන වගන්තිය)

අංක.....දරන කැඳවුණු සිතියමේ අංක.....දරන ඉඩම් කොටස ලෙස පෙන්වුම් කොට
 ඇත්තා වූ ද,.....දිස්ත්‍රික්කයේ.....ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ.....ග්‍රාම
 නිලධාරී කොට්ඨාශය / කොට්ඨාශ කුළු.....නමැති ගමේ පිහිටියා වූ ද, හිමිකම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින්
 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 12 වන වගන්තිය ප්‍රකාර 199.....වන දින සහ
 අංක.....දරන ගැසට් පත්‍රයේ යථා පරිදි පළ කරන ලද දැන්වීමේ සඳහන් කොට ඇත්තා වූ ද, ඉඩම් කොටසේ අයිතිය සම්බන්ධයෙන්,
 මෙහි වූ උපලේඛනයේ දැක්වෙන මගේ තීරණය, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 14 වන වගන්තියෙන් මා වෙත පවරා
 ඇති බලතල ප්‍රකාර මම මෙයින් ප්‍රකාශ කරමි.

හිමිකම් කිරවුල් කිරීමේ කොමසාරිස්වරයා,
 ඉඩම් කිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

199.....වන දින දී ය.

උපලේඛනය

ඉඩම් කොටසේ අංකය	ප්‍රමාණය (හෙක්ටයාර්)	අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම / නම්	ජාතික හැඳුනුම්පත් අංකය	අයිති ඉඩම් ප්‍රමාණය	අයිතියේ පන්තිය සහ ස්වභාවය	විනිශ්චයන් සහ ඉන්පත්කරු තහනම් අපේක්ෂාවෙන් ඇති උකස් සහ බැඳීම් පිළිබඳ විස්තර	යම් විශේෂ හෝ පෞද්ගලික නීතියකට යටත්ව තිබීමේ ඒ පිළිබඳ විස්තර

ආකෘති පත්‍ර අංක 05.

අන්තිම කැමැති පත්‍රයක් නොමැති දෙපස සඳහා හිමිකම්පෑම් ඉදිරිපත් කරන ලෙස දැන්වීම

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
 (55 වන වගන්තිය)

.....දිස්ත්‍රික්කයේ.....ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ.....නමැති
 ගමේ විසූ මියගිය.....මහතාගේ / මහත්මියගේ අන්තිම කැමැති පත්‍රයක් නොමැති දෙපස සම්බන්ධවයි.

12 A I කොටස : (I) ඡේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 1998.10.21

ප්‍රති 1 : දිනාලය (I) - இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை - அறிவிப்புமாதிரி - 1998.10.21
 PART I : SEC. (I) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

මගේ.....මහතා / මහත්මියට අයත් ව තිබුණු හා මෙහි උපලේඛනයේ විස්තර කොට ඇත්තා වූ, අත්තිම කැමති පත්‍රයක් නොමැති දේපළට හිමිකම් කියා පිටින හෝ සම්බන්ධතාවක් ඇති හෝ තැනැත්තකු / තැනැත්තන් විසින් එකී අත්තිම කැමති පත්‍රයක් නොමැති දේපළට කමාගේ ඇති අයිතිය හෝ සම්බන්ධතාව කවරේදැයි.....දිනට පෙර පහත අත්සන් කරන අය වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතු බව මෙයින් නිවේදනය කරනු ලැබේ. එසේ කිරීම පැහැර හරිනු ලැබුවහොත්, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 55 වන වගන්තියේ (2) වන සහ (3) වන උපවගන්ති යටතේ ඒ දේපළ පිළිබඳ අයිතිය ලියාපදිංචි කිරීමට ඒකපාක්ෂිකව පියවර ගනු ලැබේ.

හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් වරයා,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

199.....වන දින දී ය.

උපලේඛනය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය	ගම	කැවැත්තර සිතියමේ අංකය	ඉඩම් කොටසේ අංකය	ඉඩමේ ප්‍රමාණය	අයිතිය පිළිබඳ සහතිකයේ අංකය	ලියාපදිංචි කළ කාර්යාලය

ප්‍රාදේශීය යුතුයි.- එවැනි අත්තිම කැමති පත්‍රයක් නොමැති දේපළකට හිමිකම් කියා පිටින ලිපිවල, ඒ දේපළට අදාළ කැවැත්තර සිතියමේ අංකය, ඉඩම් කොටසේ අංකය සහ ඒ ඉඩමට හිමිකම් පෑමට කමාට ඇති අයිතිය සඳහන් කර තිබිය යුතුය. ලිපි කවරයේ වම්පස උඩ කෙළවරේ 'අත්තිම කැමති පත්‍රයක් නොමැති දේපළ පිළිබඳ ඉල්ලුම් පත්‍ර' යනුවෙන් ලියා තිබිය යුතු ය.

ආකෘති පත්‍ර අංක 06.

ඉඩම් ආරවුල සමඟ මණ්ඩලයට යොමු කිරීම.

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
 (8 වන වගන්තිය)

ලේකම්,

 සමඟ මණ්ඩලය.

අංක.....දරන කැවැත්තර සිතියමේ අංක.....දරන ඉඩම් කොටසට / කොටස්වලට හිමිකම්පාත්තන් අතර ආරවුලක් උද්ගත වී තිබේ. මේ ආරවුල ගැන පරීක්ෂාකොට එය සමරයකට පත් කිරීමට උත්සාහ කිරීම සඳහා එය ඔබ වෙත මෙයින් යොමු කරමි.

ඔබේ වාර්තාව 199.....දින වන විට මට ලැබෙන්නට සලස්වනු මැනවි.

ඉඩම් කොටසේ / කොටස්වල
 අංකය / අංක

අදාළ ඉඩමට හිමිකම්පාත්තන් / හිමිකම්පාත්තන්.

ආරවුලේ ස්වභාවය :

හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් වරයා,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

ආකෘති පත්‍ර අංක 07.

ඉඩමක් ඒකාබද්ධ කිරීම / අතුරු බෙදීම සඳහා ඉල්ලීම
 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත (36 වන වගන්තිය)

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණයි	
<p style="text-align: center;">ලැබුණා</p> <p>දිනය :</p> <p>වේලාව :</p> <p>අංකය :</p> <p>ගාස්තු :</p> <p>හිමිකම් සහතිකයේ අංකය :</p> <p style="text-align: right;">_____ භාරගත් නිලධාරියා.</p>	<p style="text-align: center;">ලියාපදිංචි කළා</p> <p>කොට්ඨාශය :</p> <p>වෙරළම :</p> <p>පත්ඉරුව </p> <p style="text-align: right;">_____ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්.</p>

(ඉඩමේ ලියාපදිංචි කළ අයිතිකරු / අයිතිකරුවන් විසින් පිටපත් දෙකකින් යුතුව සම්පූර්ණ කළ යුතුය.)

1. හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් වෙත,
 දිස්ත්‍රික්කය

අයිතිකරුගේ / අයිතිකරුවන්ගේ නම / නම්	ජාතික හැඳුනුම්පත් අංකය / අංක	ලිපිනය / ලිපිනයන්

2. ඒකාබද්ධ කිරීමට / අතුරු බෙදීමට යෝජිත ඉඩම පිළිබඳ විස්තර :

- (i) පිහිටීම -
 - (අ) දිස්ත්‍රික්කය : _____.
 - (ආ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : _____.
 - (ඇ) ග්‍රාම නිලධාරී කොට්ඨාශය : _____.
 - (ඈ) ග්‍රාමීය හෝ නගරය : _____.

14 A I කොටස : (I) ඡේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 1998.10.21
 ප්‍රති 1 : ප්‍රකාශන (I) - இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வந்ததொன்றப் பத்திரிகை - அதிகாரபூර්ணம் - 1998.10.21
 PART I : SEC. (I) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

- (අ) විවිධ සහ වර්ගීකරණ අංකය : _____
- (ii) කැමැත්තර සිසියම් අංකය / අංක : _____
- (iii) ඉඩම් කොටසේ / කොටස්වල අංකය / අංක : _____
- (iv) ලියාපදිංචි කිරීමේ යොමු සටහන් -
 - (අ) ලියාපදිංචි කිරීමේ කොට්ඨාශය : _____
 - (ආ) වෙරළ / වෙරළවල අංකය / අංක : _____
 - (ඇ) පත්ඉරු අංකය / අංක : _____
- (v) හිමිකම් සහතිකයේ / සහතිකවල අංකය / අංක : _____
 (සහතිකය / සහතික අමුණෙන්)
- (vi) ඉඩමේ ප්‍රමාණය : _____

3. ඉඩම / ඉඩම් යටත් වන බැඳීම් :

බැඳීමේ ස්වභාවය	වලංගුවන කාලසීමාව

4. වෙනත් ඉඩම්වල අයිතිවාසිකම් ඒකාබද්ධ කිරීම / අතුරු බෙදීම සඳහා වූ සැලැස්ම (සැලැස්ම අමුණෙන්) :

- (i) මිනිත්දෝරුකුණගේ නම : _____
- (ii) සැලැස්මේ අංකය : _____
- (iii) සැලැස්මේ දිනය : _____

5. ලියාපදිංචි කිරීමේ ගාස්තුව : _____
 බැංකු ලදුපතේ අංකය ලදුපත් අංකය : _____

6. ඉහත 3 වන ඡේදයේ විස්තර කොට ඇති බැඳීම්වලට යටත් වන සහ ඉහත 2 වන ඡේදයේ විස්තර කොට ඇති ඉඩම / ඉඩම්, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ හිමිකම් රෙජිස්ට්‍රාරයේ ලියාපදිංචි කොට ඇති බවත් ඉහත 5 වන ඡේදයේ සඳහන් ගාස්තු ගෙවූ බවට නිකුත් කරන ලද බැංකු ලදුපත, ලදුපත් සහ අදාළ හිමිකම් සහතික සහ මිණුම් සැලැස්ම මීට අමුණා ඇති බවත් පහත අත්සන් කරන මම / අපි* මෙයින් ප්‍රකාශ කරමි/කරමු* ඉහත 4 වන ඡේදයේ සඳහන් මිනුම් සැලැස්මට අනුකූලව එම ඉඩම් ඒකාබද්ධ කිරීම / අතුරු බෙදීම හිමිකම් රෙජිස්ට්‍රාරයේ ලියාපදිංචි කරන ලෙස මම/අපි* ඉල්ලා සිටිමි/සිටිමු*.

අයිතිකරුගේ / අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම / නම්	අත්සන / අත්සන් සහ දිනය

පිටපත් :

..... දිස්ත්‍රික්කයේ
 මහලු අධිකාරී වෙත.

ආකෘති පත්‍ර අංක 08.

පැවරීමේ හෝ විසීමේ සාධක පත්‍රය
 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
 (43 වන වගන්තිය)

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි	
ලැබුණේ	ලියාපදිංචි කළා
දිනය : ----- වේලාව : ----- අංකය : ----- භාෂාව : ----- (අ) ලියා පදිංචි කිරීමේ භාෂාව (බැංකු ලදුපත් අංකය) : (ආ) මුද්දර භාෂාව (බැංකු ලදුපතේ / ලදුපත් අංකය) : හිමිකම් සහතිකයේ අංකය : ----- ----- භාරගත් නිලධාරියා.	කොට්ඨාසය : ----- වෙරළ : ----- පත්ඉරුව : ----- ----- හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා.

1. ඉඩම් කොටස පිළිබඳ විස්තර :

- (අ) දිස්ත්‍රික්කය : -----
- (ආ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : -----
- (ඇ) ග්‍රාම නිලධාරී කොට්ඨාසය : -----
- (ඈ) ග්‍රාමය හෝ නගරය : ----- විදිය : -----
- (ඉ) වර්ගතම අංකය : -----
- (ඊ) කැඩුණු සිතියමේ අංකය : -----
- (උ) ඉඩම් කොටසේ අංකය : -----
- (ඌ) ප්‍රමාණය : -----
- (එ) පවරන ලද කොටසේ ප්‍රමාණය : -----

2. පූර්ව ලියාපදිංචි කිරීමේ යොමුව :

- (අ) කොට්ඨාසය : -----
- (ආ) වෙරළේ අංකය : -----
- (ඇ) පත්ඉරුවේ අංකය : -----
- (ඈ) හිමිකම් සහතිකයේ අංකය : -----

3. පැවරුම්කරු :

- (අ) සම්පූර්ණ නම : -----
- (ආ) ජාතික හැඳුනුම්පත් අංකය : -----
- (ඇ) ලිපිනය : -----

16 A I කොටස : (I) ඡේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 1998.10.21

ප්‍රති I : ප්‍රති I : (I) - විශේෂ ජනප්‍රිය සේවා සංවිධාන සංවිධාන ක්‍රියාත්මක කිරීමේ පනත - 1998.10.21
PART I : SEC. (I) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

4. පැවරුම්ලාභී :

(අ) සම්පූර්ණ නම : -----

(ආ) ජාතික හැඳුනුම්පත් අංකය : -----

(ඇ) ලිපිනය : -----

5. ප්‍රතිඡයාව :

(අ) රු : ----- (ඉලක්කමෙන්)

(ආ) රුපියල් : ----- (අකුරෙන්)

6. ගාස්තු :

(i) ලියාපදිංචි කිරීමේ ගාස්තු : -----
(බැංකු ලදුපත් අංක - ලදුපත් අංක)

(ii) මුද්දර ගාස්තු (බැංකු ලදුපත් අංක - ලදුපත් අංක) : -----

7. සීමිතව පැවරුම් : -----

8. බැඳීම/වෙනත් ඉඩම් විෂයයෙහි ඇති අයිතිය :

ස්වභාවය	විස්තර	වලංගු කාලසීමාව

*නොගැලපෙන වචන කපා හරින්න.

ඉහත විස්තර කොට ඇති ඉඩම් කොටසේ අයිතිය ඒ ඉඩම් කොටසට පැවරුම්කරු සතු සම්බන්ධතාව, මෙහි දක්වා ඇති බැඳීමලට යටත්ව, මෙහි ප්‍රකාශ කොට ඇති ප්‍රතිඡයාව සඳහා වර්ෂ 199..... මස වන දින පැවරුම්කරු විසින් පැවරුම්ලාභී වෙත මෙයින් පවරා දෙන ලදී.

.....
පැවරුම්ලාභීගේ අත්සන.

.....
පැවරුම්කරුගේ අත්සන.

මේ සාක්ෂිකරුවන් ඉදිරියේ දී අත්සන් කරන ලදී.

1.
2.

.....
සහතික කරන නිලධාරියා/නොකාරිස්වරයා.

9. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ - මේ පැවරුම් සාධක පත්‍රය අප ඉදිරියේ අත්සන් කරන ලද බවත්, පැවරුම්කරු සහ පැවරුම්ලාභී අප විසින් හොඳින් අදහන බවත්, අපි මෙයින් සහතික කරමු.

සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම	සාක්ෂි සාක්ෂිකරුවන්ගේ අංකය	ලිපිනය	අත්සන	දිනය සහ ස්ථානය

සහතික කිරීම : _____

අංකයේ පත්‍ර අංක 09.

කෘත සාධක පත්‍රය

1998 අංක 21 දරන සිම්කම් ලියාපදිංචි කිරීමේ පනත
(43 වන වගන්තිය)

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණයි	
ලැබුණා	ලියාපදිංචි කළා
දිනය : _____ (දින මුද්‍රාව) වේලාව : _____ අංකය : _____ ගාස්තු : _____ (අ) මුද්දර ගාස්තු (බැංකු ලදුපත් අංක - ලදුපත් අංක) : _____ (ආ) ලියාපදිංචි කිරීමේ ගාස්තු (බැංකු ලදුපත් අංකය - ලදුපත් අංක) : _____ සිම්කම් සහතිකයේ අංකය : _____ _____ භාරගත් නිලධාරියා.	කොට්ඨාශය : _____ වෙරළම : _____ පත් ඉරුව : _____ _____ සිම්කම් පිළිබඳ රෙජිස්ට්‍රාර්.

1. ඉඩම පිළිබඳ විස්තර :

- (අ) දිස්ත්‍රික්කය : _____
- (ආ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : _____
- (ඇ) ග්‍රාම නිලධාරී කොට්ඨාශය : _____
- (ඈ) ග්‍රාමය හෝ නගරය : _____, වීදිය : _____
- (ඉ) වරිපනම් අංකය : _____
- (ඊ) ඉඩම් කොටසේ අංකය : _____

- (C) කැඳවීමේ පිහියමේ අංකය : _____
- (C) ප්‍රමාණය : _____
- (ඵ) ක්‍රමය කළ ඉඩමේ ප්‍රමාණය : _____

2. පුරව ලියාපදිංචි කිරීමේ යොමුව :
- (අ) ලියාපදිංචි කළ ස්ථානය : _____
 - (ආ) කොට්ඨාශය : _____
 - (ඇ) වෙළුමේ අංකය : _____
 - (ඈ) පත්ඉරු අංකය : _____
 - (ඉ) හිමිකම් සහතිකයේ අංකය : _____
 - (ඊ) හිමිකම් පත්පිටිය : _____

3. ක්‍රමදායක :
- (අ) සම්පූර්ණ නම : _____
 - (ආ) ජාතික හැඳුනුම්පත් අංකය : _____
 - (ඇ) ලිපිනය : _____

4. ක්‍රමලාභී :
- (අ) සම්පූර්ණ නම : _____
 - (ආ) ජාතික හැඳුනුම්පත් අංකය : _____
 - (ඇ) ලිපිනය : _____

5. ප්‍රතිස්ථාප (ඉලක්කමෙන් සහ අකුරෙන්) : _____

6. ගාස්තු :
- (1) ලියාපදිංචි කිරීමේ ගාස්තුව (බැංකු ලදුපත් අංකය - ලදුපත් අංකය) : _____
 - (2) මුද්දර ගාස්තු (බැංකු ලදුපත් අංකය - ලදුපත් අංකය) : _____

7. කොන්දේසි (ඇත්නම්) : _____

8. බැඳීම්/වෙනත් ඉඩම් විෂයයෙහි ඇති අයිතිය : _____

ස්වභාවය	විස්තර	වලංගු කාල සීමාව

.....සදිංචි.....
(ක්‍රමදායක) වහ මම.....
සදිංචි..... (ක්‍රමලාභී) වෙත,
 ඉහත විස්තර කොට ඇති ඉඩම, ඉහත සඳහන් කොන්දේසිවලට හා බැඳීම්වලට යටත්ව වර්ෂ 19.....ක් වූ මස.....වන
 දින මෙයින් කැපී කර දෙමි.

.....ක්‍රමදායකගේ අත්සන..... ක්‍රමලාභියාගේ අත්සන.....
 දිනය : දිනය :

පහත දැක්වෙන සාක්ෂිකරුවන් ඉදිරියේ දී අත්සන් කරන ලදී.

1. _____
2. _____

සහතික කරන නිලධාරියා / ප්‍රසිද්ධ නොකාරීන්.

2. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය :- මේ ක්‍රම සාධන පත්‍රය අප ඉදිරියේ දී අත්සන් කරන ලද බවත්, ක්‍රමාදායකයා සහ ක්‍රමාලෝචකයා අපි හොඳින් හඳුනා ගත් මෙයින් සහතික කරමු.

සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම	ජාතික හැඳුනුම්පත් අංකය	ලිපිනය	අත්සන	දිනය සහ ස්ථානය
1.				
2.				

සහතික කිරීම.

ආකෘති පත්‍ර. අංක 10.

බදුදීමේ සාධන පත්‍රය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
(43 වන වගන්තිය)

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි	
ලැබුණා	ලියාපදිංචි කළා
දිනය : _____. (දින මුද්‍රාව) : _____ වේලාව : _____ අංකය : _____ ගාස්තු : _____ (අ) මුද්දර ගාස්තු (බැංකු ලදුපත් අංකය - ලදුපතේ අංකය) : _____ (ආ) ලියාපදිංචි කිරීමේ ගාස්තු (බැංකු ලදුපත් අංකය - ලදුපතේ අංකය) : _____ හිමිකම් සහතික අංක : _____ _____ භාරගත් නිලධාරියා.	කොට්ඨාශය : _____ වෙළුම : _____ පත් ඉදිරි : _____ _____ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්.

1. ඉඩම පිළිබඳ විස්තර :
 - (අ) දිස්ත්‍රික්කය : _____
 - (ආ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : _____
 - (ඇ) ග්‍රාම නිලධාරී කොට්ඨාශය : _____
 - (ඈ) නගරය හෝ ග්‍රාමය : _____, විදිය : _____

- (අ) වරිපතම් අංකය : _____,
- (ඊ) ඉඩම් කොටසේ අංකය : _____,
- (උ) කැඩුණු සිතියමේ අංකය : _____,
- (ඌ) ප්‍රමාණය : _____,
- (ඍ) බදුදීමට යටත් වන ඉඩමේ ප්‍රමාණය : _____.

2. පූර්ව ලියාපදිංචි කිරීමේ යොමුව :
- (අ) ලියාපදිංචි කළ ස්ථානය : _____,
 - (ආ) කොට්ඨාශය : _____,
 - (ඇ) වෙළුම් අංකය : _____,
 - (ඈ) පත්ඉරු අංකය : _____,
 - (ඉ) හිමිකම් සහතිකයේ අංකය : _____,
 - (ඊ) හිමිකම් පත්තිය : _____.

3. බදු දීමනාකරු :
- (අ) සම්පූර්ණ නම : _____,
 - (ආ) ජාතික හැඳුනුම්පත් අංකය : _____,
 - (ඇ) ලිපිනය : _____.

4. බදු ගැනුම්කරු :
- (අ) සම්පූර්ණ නම : _____,
 - (ආ) ජාතික හැඳුනුම්පත් අංකය : _____,
 - (ඇ) ලිපිනය : _____.

5. බදු කාලය :
 19.....දින සිට ආරම්භ වන මාස/අවුරුදු.....කට

6. ගාස්තු :
- 1. ලියාපදිංචි කිරීමේ ගාස්තුව (බැංකු ලදුපත් අංකය - ලදුපතේ අංකය) : _____,
 - 2. මුද්දර ගාස්තු (බැංකු ලදුපත් අංකය - ලදුපතේ අංකය) : _____.

7. ප්‍රතිස්ථාව (අකුරෙන් සහ ඉලක්කමෙන්) : _____.

8. කොන්දේසි (සිබේනම්) : _____.

9. බැඳීම / වෙනත් ඉඩම් විෂයයෙහි ඇති අයිතිවාසිකම් :

ස්ථානය	විස්තරය	වලංගු කාල සීමාව

.....සදිංචි.....(බදු දීමනාකරු) වන මම.....සදිංචි, බදු ගැනුම්කරු සහ වන..... වෙත, ඉහත විස්තර කොට ඇති ඉඩම්, ඉහත සඳහන් කොන්දේසිවලට හා බැඳීම්වලට යටත්ව, මෙහි සඳහන් ප්‍රතිස්ථාව වෙනුවෙන්, වර්ෂ 19.....ත් වූ.....මස..... වනදින මෙයින් බදු දෙමි.

.....
 බදු දීමනාකරුගේ අත්සන.

.....
 බදු ගැනුම්කරුගේ අත්සන.

දිනය : _____.

දිනය : _____.

පහත දැක්වෙන සාක්ෂිකරුවන් ඉදිරියේ දී අත්සන් කරන ලදී :-

1. _____
2. _____

සහතික කරන නිලධාරියා/ප්‍රසිද්ධ නොකාරීන්.

9. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය :- මේ බද්දීමේ සාධන පත්‍රය අප ඉදිරියේ දී අත්සන් කරන ලද බවත්, බදු දීමනාකරු සහ බදු ගැනුම්කරු අප විසින් හොඳින් හඳුනා බවත් අපි මෙයින් සහතික කරමු.

සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම	ජාතික හැඳුනුම්පත් අංකය	ලිපිනය	අත්සන	දිනය හා ස්ථානය
1.				
2.				

සහතිකය

ආකෘති පත්‍ර අංක 11.

උසස් කිරීමේ සාධන පත්‍රය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත

(43 වන වගන්තිය)

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණයි	
ලැබුණා	ලියාපදිංචි කළා
දිනය : දින මුද්‍රාව:	කොට්ඨාසය :
වේලාව :	වෙරළ :
අංකය :	පත්ඉරුව :
ගාස්තු : (අ) මුද්දර ගාස්තු : (බැංකු ලදුපත් අංකය - ලදුපතේ අංකය)	
(ආ) ලියාපදිංචි කිරීමේ ගාස්තු : (බැංකු ලදුපත් අංකය - ලදුපතේ අංකය)	
හිමිකම් සහතිකය අංක :	
..... භාරගත් නිලධාරියා. හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්.

01. ඉටුම් පිළිබඳ විස්තර :

(අ) දිස්ත්‍රික්කය :

- (අ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය :
- (ආ) ග්‍රාම නිර්ධාර කොට්ඨාසය :
- (ඇ) ග්‍රාමීය සේනානායක :
- (ඈ) වරිපතම් අංකය :
- (ඉ) ඉඩම් කොටසේ අංකය :
- (ඊ) කැවුණුකර සිසියම් අංකය :
- (උ) ප්‍රමාණය :
- (ඌ) උසස් කිරීමට යටත්වන ඉඩම් ප්‍රමාණය :

02. පුරව ලියාපදිංචිකිරීමේ යොමුව :

- (අ) ලියාපදිංචි කළ ස්ථානය :
- (ආ) කොට්ඨාසය :
- (ඇ) වෙරළේ අංකය :
- (ඈ) පත්ඉරු අංකය :
- (ඉ) සිම්කම් සහතිකයේ අංකය :
- (ඊ) සිම්කම් පත්තිකය :

03. උසස් දීමනාකරු :

- (අ) සම්පූර්ණ නම :
- (ආ) ජාතික හැඳුනුම්පත් අංකය :
- (ඇ) ලිපිනය :

04. උසස් ගැනුම්කරු :

- (අ) සම්පූර්ණ නම :
- (ආ) ජාතික හැඳුනුම්පත් අංකය :
- (ඇ) ලිපිනය :

05. මුල් මුදල (අතුරෙන් සහ ඉලක්කමෙන්) :

06. මුල් මුදල ආසන්න ගෙවීම් ප්‍රමාණය :

07. පොදි අනුපාතය :

08. පොදිය ගෙවීම :

09. තාක්ෂණ :

- (1) ලියාපදිංචි කිරීමේ තාක්ෂණ (බැංකු ලදුපත් අංකය - ලදුපත් අංකය) :
- (2) මුද්දර තාක්ෂණ (බැංකු ලදුපත් අංකය - ලදුපත් අංකය) :

10. කොන්දේසි (අන්තම) :

11. බැඳීම් / වෙනත් ඉඩම් විෂයයෙහි ඇති අයිතිවාසිකම් :

ස්වභාවය	විස්තර	වලංගු කරන සීමාව

.....පදිංචි.....

.....(උකස් දීමනාකරු) වන මා.....

.....පදිංචි.....(උකස් ගැනුම්කරු) වෙත, ඉහත විස්තර කොට ඇති ඉඩම, ඉහත සඳහන් කොන්දේසිවලට හා බැඳීම්වලට යටත්ව සහ මෙහි සඳහන් ප්‍රතිශ්ඨාව වෙනුවෙන්, වර්ෂ 19.....ක් වූ.....මස වැනි දින..... මෙයින් උකස් කරමි.

.....
 උකස් දීමනාකරුගේ අත්සන.

.....
 උකස් ගැනුම්කරුගේ අත්සන.

දිනය:

දිනය:

පහත දැක්වෙන සාක්ෂිකරුවන් ඉදිරියේ දී අත්සන් කරන ලදී :-

- 1.
- 2.

.....
 සහතික කරන නිලධාරියා / ප්‍රසිද්ධ නොකාරිය.

12. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය.- මේ උකස් කිරීමේ සාධන පත්‍රය අප ඉදිරියේ දී අත්සන් කරන ලද බවත් උකස් දීමනාකරු සහ උකස් ගැනුම්කරු හොඳින් හඳුනා න බවත් අපි මෙයින් සහතික කරමු.

24 A I කොටස : (1) ඡේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 1998.10.21

පகுණි 1 : කොටස (1) - "සාමාන්‍ය සංඝ්‍රාමය සංවර්ධනය සහ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය" - අති විශේෂ ගැසට් - 1998.10.21
 PART I : Sec. (1) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

සාමාන්‍ය ජනතාවගේ සම්පූර්ණ නම	සාමාන්‍ය ජනතාවගේ අංක	ලිපිනය	අත්සන	දිනය සහ ස්ථානය
1.				
2.				

ආකෘති පත්‍ර අංක 12.

ලකසත් අවලංගු කිරීම

(1998 අංක 21 දරන සම්පූර්ණ ලියාපදිංචි කිරීමේ පනත)

(43 වන වගන්තිය)

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණයි	
ලැබුණා	ලියාපදිංචි කළා
දිනය : _____ (දින මුද්‍රාව) වේලාව : _____ අංකය : _____ ගාස්තු : _____ (අ) මුද්දර ගාස්තු : _____ (බැංකු ලදුපත් අංක - ලදුපත් අංකය) (ආ) ලියාපදිංචි කිරීමේ ගාස්තු : _____ (බැංකු ලදුපත් අංක - ලදුපත් අංක) සම්පූර්ණ සහතිකයේ අංකය : _____ _____ භාරගත් නිලධාරියා.	කොට්ඨාසය : _____ වෙරළ : _____ පත්තරුව : _____ _____ සම්පූර්ණ පිළිබඳ රෙජිස්ට්‍රාර්.

1. ඉඩම් පිළිබඳ විස්තර :

(අ) දිස්ත්‍රික්කය : _____

(ආ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : _____

(ඇ) ග්‍රාම නිලධාරී කොට්ඨාසය : _____

(ඈ) ග්‍රාමය හෝ නගරය : _____

විදිය : _____

(ඉ) වර්ගඵල අංකය : _____

(ඊ) ඉඩම් කොටසේ අංකය : _____

(උ) කැඩුණු පිටියක අංකය : _____

- (උ) ප්‍රමාණය : _____,
- (ඵ) උකසට යටත් කොට ඇති ඉඩම් ප්‍රමාණය : _____,
- 2. පූර්ව ලියාපදිංචියෙහි යොමුව :
 - (අ) ලියාපදිංචි කළ දිනය : _____,
 - (ආ) කොට්ඨාසය : _____,
 - (ඇ) වෙළුම : _____,
 - (ඈ) පත්ඉරුව : _____,
 - (ඉ) හිමිකම් සහතිකයේ අංකය : _____,
 - (ඊ) හිමිකම් පාතිය : _____,

- 3. උකස් දීමනාකරු :
 - (අ) සම්පූර්ණ නම : _____,
 - (ආ) ජාතික හැඳුනුම්පත් අංකය : _____,
 - (ඇ) ලිපිනය : _____,

- 4. උකස් ගැනුම්කරු :
 - (අ) සම්පූර්ණ නම : _____,
 - (ආ) ජාතික හැඳුනුම් පත් අංකය : _____,
 - (ඇ) ලිපිනය : _____,

5. උකස් කිරීමේ සාධන පත්‍රය :

අංකය	දිනය	සහතික කළ තැනැත්තා

- 6. මුල් මුදල (අකුරෙන් සහ ඉලක්කමෙන්) : _____,
- 7. ගාස්තු :
 - (1) ලියාපදිංචි කිරීමේ ගාස්තු (බැංකු ලදුපත් අංක - ලදුපතේ අංකය) : _____,
 - (2) මුද්දර ගාස්තු (බැංකු ලදුපත් අංක - ලදුපතේ අංකය) : _____,

..... පදිංචි
 0 (උකස් ගැනුම්කරු)
 අයත් ඉඩමට අදාළ ඉහත සඳහන් උකස් සම්බන්ධයෙන් වූ මුල් මුදල, පොදු සහ වෙනත් මුදල්වලින් එම ඉඩම,
 පදිංචි (උකස් දීමනාකරු) වන මම මෙයින් නිදහස් කරමි.

_____ ,
 උකස් දීමනාකරුගේ අත්සන.

_____ ,
 උකස් ගැනුම්කරුගේ අත්සන.

දිනය : _____.

දිනය : _____.

මෙයේ සාක්ෂිකරුවන් ඉදිරියේදී අත්සන් කරන ලදී.

- 1.
- 2.

_____ ,
 සහතික කරන නිලධරයා/ප්‍රසිද්ධ නොකාරිය.

11. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය :- උකස් සාධන පත්‍රය අප ඉදිරියේ දී අත්සන් කරන ලද බවත් උකස් දීමනාකරු සහ උකස් ගැනුම්කරු අප හොඳින් දන්නා හඳුනන අය බවත් අපි මෙයින් සහතික කරමු.

සාක්ෂිකරුගේ සම්පූර්ණ නම	ජාතික හැඳුනුම්පත් අංකය	ලිපිනය	අත්සන	දිනය සහ ස්ථානය

සහතික කිරීම

ආකෘති පත්‍ර අංක 13.

කේටියට තහනම්

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණයි.	
<p>ලැබුණා :</p> <p>දිනය : _____.</p> <p>වේලාව : _____.</p> <p>අංකය : _____.</p> <p>හිමිකම් සහතිකයේ අංකය : _____.</p> <p>----- කාරක නිලධරයා.</p>	<p>ලියාපදිංචි කරන ලදී</p> <p>කොට්ඨාශය : _____.</p> <p>වෙට්ම : _____.</p> <p>පත්ඉදිරිව : _____.</p> <p>----- හිමිකම් රෙජිස්ට්‍රාර.</p>

..... දික්වීමකට පත්වීම පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා වෙත,
 පහත විස්තර කරන ඉඩමට බලපාන යම් සාධන පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබුවහොත් ඒ පිළිබඳ දැනුවීමක් මට භාරදෙන ලෙස
 (කේට්ටි කහනම් පනවන තැනැත්තාගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ ලිපිනය)
 වන මම ඉල්ලා සිටිමි.

1. ඉඩම පිළිබඳ විස්තර :
- (අ) දික්වීමකය :
 - (ආ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය :
 - (ඇ) ග්‍රාම නිලධාරී කොට්ඨාසය :
 - (ඈ) විශාලත්වය :
 - (ඉ) කැටුණකර සිතියමේ අංකය :
 - (ඊ) ඉඩම් කොටසේ අංකය :
 - (උ) වරිපතම් අංකය :
 - (ඌ) ප්‍රමාණය :

2. ලියාපදිංචි කිරීමේ යොමුව :
- (අ) කොට්ඨාසය :
 - (ආ) වෙරම් අංකය :
 - (ඇ) පත්ඉරුවේ අංකය :
 - (ඈ) හිමිකම් සහතිකයේ අංකය :

3. ලියා පදිංචි කිරීමේ ගාස්තු (බැංකු ලදුපත් අංකය) :

මේ කේට්ටි කහනම් කාරයක් තුළ වලංගු බලපවත්වනු ලැබේ.
 මේ පිළිබඳ දැනුවීම යැවිය යුතු ස්ථානය පහත සඳහන් කරමි :- (ශ්‍රී ලංකාවේ කැපැල් ලිපිනය මෙහි සඳහන් කරන්න.)

.....

කේට්ටි කහනම් පනවන තැනැත්තාගේ හෝ
 ඔහුගේ නීතිඥවරයාගේ හෝ ප්‍රසිද්ධ නොකාරීන්
 වරයාගේ අත්සන.

දිනය :

ඉහත නම් සඳහන් අය විසින් අප ඉදිරියේ දී අත්සන් කරන ලදී :-

1. පළමුවන සාක්ෂිකරුවන් අත්සන :
- නම :
 - ලිපිනය :
 - ජාතික හැඳුනුම්පත් අංකය :

2. දෙවන සාක්ෂිකරුගේ අත්සන : _____,
 නම : _____,
 ලිපිනය : _____,
 ජාතික හැඳුනුම්පත් අංකය : _____.

ආකෘති පත්‍ර අංකය 14

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

හිමිකම් සහතිකය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
 (37 වන වගන්තිය)

- අනුමත අංකය :
1. කැඩුණු සිතියමට යොමුව :
 2. හිමිකම් රෙජිස්ටරයට යොමුව :
 3. වටිනාකම :


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළාතේ, දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ හි පිහිටියා වූ ද, අංක දරන කැඩුණු සිතියමේ අංක දරන්නාවූ ද මෙහි දෙවන උපලේඛනයේ සඳහන් කොට ඇති සැලැස්මේ පෙන්වුම් කොට ඇත්තා වූ ද, ඉඩම් කොටසේ ලියාපදිංචි කළ අයිතිකරු, මෙහි පළමුවන උපලේඛනයේ විස්තර කොට ඇති තැනැත්තා බවත්, මෙහි තුන්වන උපලේඛනයේ දක්වා ඇති පරාධනා, බැඳීම්, සම්බන්ධතා සහ සටහන්වලට යටත්ව පරම අයිතිය පිළිබඳ පුරම පානියේ හිමිකමක් ඔහුට ඇති බවත් මම සහතික කරමි.

.....
 * හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය.

පළමුවන උපලේඛනය

අයිතිකරුගේ නම සහ ලිපිනය	ජාතික හැඳුනුම්පත් අංකය	ඉඩමේ විශාලත්වය	අයිති ප්‍රමාණයේ විශාලත්වය	ලියාපදිංචි කළ දිනය හා වේලාව



පරිමාණය :

1. මේ සහතිකයේ අනුපිටපත් සකස් කිරීම හෝ වෙනසක් සිදුකිරීම හෝ වෙනස් ආකාරයකින් වෙනස් කිරීම, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 65 වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
2. මෙම ඉඩම පිළිබඳව යම් ගනුදෙනුවක් සිදු කිරීමට පෙර හිමිකම් රේජිස්ට්‍රය අදාළ පත්ඉරුව පරීක්ෂා කර බලන්න.

තුන්වන උපලේඛනය

නෛතික ලේඛනය (සාධන පත්‍රය)		විස්තර	ලියාපදිංචි කළ				අවලංගු කළ			
ස්වභාවය	අංකය සහ දිනය		දිනය හා වේලාව	දවස් පොත් අංකය	අත්සන	මුද්‍රාව	දිනය හා වේලාව	දවස් පොත් අංකය	අත්සන	මුද්‍රාව

වෙනත් කරුණු :-

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

හිමිකම් සහතිකය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
 (37 වන වගන්තිය)

අනුක්‍රමික අංකය : -----

1. කැඩැස්තර සිතියමට යොමුව : -----
2. හිමිකම් රෙජිස්ටරයට යොමුව : -----
3. වටිනාකම : -----

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළාතේ, දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ග්‍රාම නීලධාරී කොට්ඨාශයේ හි පිහිටියා වූ ද, අංක දරන කැඩැස්තර සිතියමේ අංක දරන්නාවූ ද මෙහි දෙවන උපලේඛනයේ සඳහන් කොට ඇති සැලැස්මේ පෙන්නුම් කොට ඇත්තා වූ ද ඉඩම් කොටසේ ලියාපදිංචි කළ අයිතිකරු, මෙහි පළමුවන උපලේඛනයේ විස්තර කොට ඇති කැනුණකා බවත්, මෙහි තුන්වන උපලේඛනයේ දක්වා ඇති පරචයතා, බැඳීම්, සම්බන්ධතා සහ සටහන්වලට යටත්ව අයිතිය පිළිබඳ දෙවන පත්තියේ හිමිකම් කේන්ද්‍රව ඇති බවටත් මම සහතික කරමි.


හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්.

හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය.

පළමුවන උපලේඛනය

අයිතිකරුගේ නම සහ ලිපිනය	ජාතික හඳුනාගැනීමේ අංකය	ඉඩමේ ප්‍රමාණය	අයිති ප්‍රමාණයේ විශාලත්වය	ලියාපදිංචි කළ දිනය හා වේලාව

දෙවන උපලේඛනය



පරිමාණය :

පරිමාණය :- 1. මෙහි සහතිකයේ වටහිත ලෙස සිටියම් වෙනසක් සිදුකිරීම හෝ වාස සහතිකයක් සහස් කිරීම හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 65 වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
 2. මෙහි සහතිකය පාදක කර ගනිමින් යම් ගනුදෙනුවක් සිදු කිරීමට හෝ හිමිකම් රෙජිස්ටරයේ අදාළ පත්තරුවට පරික්ෂාකර බලන්න.

කුණවත උපලේඛනය

නෛමික ලේඛනය සාධන පත්‍රය		විස්තරය	ලියාපදිංචි කළ				අවලංගු කළ			
ස්වභාවය	අංකය සහ දිනය		දිනය හා වේලාව	දවස් පොත් අංකය	මුද්‍රාව	අත්සන	දිනය හා වේලාව	දවස් පොත් අංකය	මුද්‍රාව	අත්සන

වෙනත් කරුණු

ආකෘති පත්‍ර අංකය 14ආ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

හිමිකම් සහතිකය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
(37 වන වගන්තිය)

අනුක්‍රමික අංකය : _____

1. කැඳවුණු සිතියමට යොමුව : _____
2. හිමිකම් රෙජිස්ටරයට යොමුව : _____
3. වටිනාකම : _____

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, පළාතේ,
 දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ග්‍රාම නිරවාරී කොට්ඨාසයේ
 හි පිහිටියා වූ ද, අංක දරන කැඳවුණු සිතියමේ අංක දරන්නා වූ ද, මෙහි දෙවන
 උපලේඛනයේ සඳහන් කොට ඇති සැලැස්මේ පෙන්නුම් කොට ඇත්තා වූ ද ඉඩම් කොටසේ ලියාපදිංචි කළ අයිතිකරු, මෙහි පළමුවන උපලේඛනයේ
 විස්තර කොට ඇති කුණුකතා බවත්, මෙහි කුණවත උපලේඛනයේ දක්වා ඇති පරචයකා, බැඳීම්, සම්බන්ධතා සහ සටහන්වලට යටත්ව හවුල්
 අයිතිය පිළිබඳ පුරම පාතියේ හිමිකමක් ඔහුට ඇති බවත් මම සහතික කරමි.

හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්,
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය.


32 A I කොටස : (I) ඡේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 1998.10.21

ප්‍රථම I : ප්‍රථම (I) - இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை - அதிகாரமொன்று - 1998.10.21
 PART I : Sec. (I) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

පළමුවන උපලේඛනය

අයිතිකරුගේ නම සහ ලිපිනය	ජාතික හැඳුනුම්පත් අංකය	ඉඩමේ ප්‍රමාණය	අයිති ප්‍රමාණයේ විශාලත්වය	ලියාපදිංචි කළ දිනය හා වේලාව

දෙවන උපලේඛනය



පරිමාණය :

- අවවාදයයි. - (1) මෙම සහතිකයේ අනුපිටපතක් සකස් කිරීම හෝ වෙනසක් සිදු කිරීම හෝ වෙනස් කිරීමේ ආකාරයකින් වෙනස් කිරීම ගිණිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 65 වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
 (2) මේ ඉඩම පිළිබඳව පාදක කර ගනිමින් යම් ගනුදෙනුවක් සිදු කිරීමට පෙර ගිණිකම් රෙජිස්ට්‍රාරයේ අදාළ පත් ඉරුව පරීක්ෂා කර බලන්න.

තුන්වන උපලේඛනය

නෛතික ලේඛනය (සාධන පත්‍රය)		විස්තරය	ලියාපදිංචි කළ				අවලංගු කළ			
ස්වභාවය දිනය	අංකය		දිනය වේලාව	දවස් පොත් අංකය	අත්සන	මුද්‍රාව	දිනය හා වේලාව	දවස් පොත් අංකය	අත්සන	මුද්‍රාව

වෙනත් කරුණු : -

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

හිමිකම් සහතිකය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
 (37 වන වගන්තිය)

අනුක්‍රමික අංකය : _____

1. කැඩුණු සිතියමට යොමුව : _____
2. හිමිකම් රෙජිස්ටරයට යොමුව : _____
3. වටිනාකම : _____

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, පළාතේ, දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ හි පිහිටියා වූ ද, අංක දරන කැඩුණු සිතියමේ අංක දරන්නා වූ ද මෙහි දෙවන උපලේඛනයේ සඳහන් කොට ඇති සැලැස්මේ පෙන්වුම් කොට ඇත්තා වූ ද ඉඩම් කොටසේ ලියාපදිංචි කළ අයිතිකරු, මෙහි පළමුවන උපලේඛනයේ විස්තර කොට ඇති තැනැත්තා බවත්, මෙහි තුන්වන උපලේඛනයේ දක්වා ඇති පරචයකා, බැඳීම්, සම්බන්ධතා සහ සටහන්වලට යටත්ව හවුල් අයිතිය පිළිබඳ දෙවන පත්තියේ හිමිකමක් ඔහුට ඇති බවටත් මම සහතික කරමි.


හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය.

පළමුවන උපලේඛනය

අයිතිකරුගේ නම සහ ලිපිනය	ජාතික හැඳුනුම්පත් අංකය	ඉඩමේ ප්‍රමාණය	අයිතියේ ප්‍රමාණය	ලියාපදිංචි කළ දිනය හා වේලාව

දෙවන උපලේඛනය



අංක
 දරන ඉඩම් කොටස

අංක
 දරන ඉඩම් කොටස

අංක
 දරන ඉඩම් කොටස

අංක
 දරන ඉඩම් කොටස

වෙඩාදායයි - (1) මෙම සහතිකයේ අනු පිටපතක් සකස් කිරීම හෝ මේ සහතිකය අසුතු ලෙස වෙනස් කිරීම හෝ කරන ආකාරයකින් වුවද වෙනස් කිරීම හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 68 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදකි.

2. මේ ඉඩම ගැන කටයුතු කිරීමට පෙර හිමිකම් රෙජිස්ටරයේ අදාළ පත්ඉදිරි පරීක්ෂාකර බලන්න.

කුණවත් උපලේඛනය

සාධන පත්‍රය				ලියාපදිංචි කළා				අවලංගු කිරීම්			
කර්තෘවය	අංකය	දිනය	විස්තරය	දිනය වේලාව	දවස් පොත් අංකය	අත්සන	මුද්‍රාව	දිනය හා වේලාව	දවස් පොත් අංකය	අත්සන	මුද්‍රාව

වෙනත් කරුණු :-

ආකෘති පත්‍ර අංකය 14 ඇ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

රජයේ ඉඩම් හිමිකම් සහතිකය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
(19 වන වගන්තිය)

- අනුක්‍රමික අංකය : _____
 1. කැටුළුකර සිතියමට යොමුව : _____
 2. හිමිකම් රෙජිස්ටරයට යොමුව : _____
 3. වටිනාකම : _____


මෙහි පළමුවන උපලේඛනයේ විස්තර කොට ඇත්තා වූ සහ..... පළාත්,..... දිස්ත්‍රික්කයේ,..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ග්‍රාම නිලධාරී කොට්ඨාශයෙහි පිහිටියා වූ ද, මෙහි දෙවන උපලේඛනයේ දක්වා ඇති අංක..... දරන කැටුළුකර සිතියමේ අංක..... දරන ඉඩම් කොටස වූ ද, ඉඩම් කොටසේ පරම අයිතිය පිළිබඳ ප්‍රථම පංතියේ හිමිකම්කරු මෙහි කුණවත් උපලේඛනයේ දක්වා ඇති සම්බන්ධතාවලට, පරවශතාවලට, බැඳීම්වලට සහ සටහන්වලට යටත්ව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සතු බව ද එම ඉඩම් කොටස ලියාපදිංචි කළ අයිතිකරු ජනරජය බව ද මම මෙයින් සහතික කරමි.

හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර

හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය.

පදනිවන උපලේඛනය

ඉඩමේ ස්වභාවය	ඉඩමේ විශාලත්වය	යම් සම්බන්ධතාවක් දරන්නකුගේ නම සහ ලිපිනය	ජා. නැ. සන් අංකය	ඉඩමට අදාළ වන පනත්	ලියාපදිංචි කළ දිනය හා වේලාව



සාධන පත්‍රය				ලියාපදිංචි කිරීම			අවලංගු කිරීම		
ස්වභාවය	අංකය	දිනය	විස්තරය	දිනය සහ වේලාව	දවස් පොතේ අංකය	දිනය සහ වේලාව	දවස් පොතේ අංකය	අත්සන	මුද්‍රාව

දෙවන දසයි. - (1) මේ සහතිකයේ අනු පිටපතක් සකස් කිරීම හෝ මේ සහතිකය වෙනස් කිරීම හෝ කරව්‍ර ආකාරයකින් වුව ද වෙනස් කිරීම සම්බන්ධ ලියාපදිංචි කිරීමේ පනතේ 65 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදකි.
 (2) මෙම ඉඩම් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට පෙර, සම්බන්ධ රේජිස්ටරයේ වර්තමාන පත්ඉදිරි පරිච්ඡා කර බලන්න.

හිමිකම් රෙජිස්ට්‍රාර්,

හිමිකම් පිළිබඳ උපලේඛනය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
 (26 සහ 31 (2) වන වගන්ති)

..... දිස්ත්‍රික්කයේ..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
 ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටියා වූ ද, අංක දරන කැඩුණු සිතියමේ ඉඩම් කොටස
 අංක වශයෙන් පෙන්නුම් කොට ඇත්තා වූ ද, ඉඩම් කොටසේ / ඉඩම් කොටසට අයිතිය සම්බන්ධයෙන් ඉහත සඳහන්
 පනතේ 13 වන වගන්තිය යටතේ පවත්වන ලද විමර්ශනය මත, මගේ කීරණය, එකී පනතේ 14 වන වගන්තියෙන් මා වෙත පවරා ඇති බලතල
 ප්‍රකාර මම මෙයින් ප්‍රකාශයට පත් කරමි.

දින අංක දරන අතිවිශේෂ ගැටළු පත්‍රයේ පළ කර ඇත. හිමිකම් ලියාපදිංචි කිරීම සඳහා අදාළ උපලේඛනය,
 මේ සමඟ එවමි. කරුණාකර එය ලියාපදිංචි කරන්න.

අදාළ කැඩුණු සිතියමේ පිටපතක් මම අමුණා ඇත. මෙය 1998 යටතේ ලියා පදිංචි
 කරන්න.

හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා.
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

පිටපත : මිනුම්පතිවරයාට.

පළමුවන උපලේඛනය

ඉඩම් කොටසේ අංකය	ප්‍රමාණය (හෙක්ටයාර්)	අයිතිකරු			අයිතියේ ප්‍රමාණය	ලියාපදිංචි කළ යුත්තේ කවර පන්තියේ ද යන වග	නවු විභාගයට පාත්‍රව ඇති බැඳීම් උකස් බැඳුම්කර යන්තිය සහ ඉන්ද්‍රජන්කමත් තහනම්	බලපවත්වන විශේෂ සහ පුද්ගල නීති පිළිබඳ විස්තර
		සම්පූර්ණ නම	ජා.භූ.ප අංකය	ලිපිනය				

දෙවන උපලේඛනය

පූර්ව ලියාපදිංචියට යොමුව

- (1) පූර්ව ලියාපදිංචියට යොමුව :
- කොට්ඨාසය : _____
 - වෙළුම : _____
 - පත්ඉරුව : _____

(2) ඉඩමේ නම : _____, ලොව අංකය : _____,

(3) පිහිටීම :

ග්‍රාමය හෝ නගරය : _____,
 විදිය : _____,
 වර්පනම් අංකය : _____,

(4) මායිම් :

(5) ප්‍රමාණය :

(6) (1) වන උපලේඛනයේ විස්තර කොට ඇති ඉඩම (2) වන උපලේඛනයේ විස්තර කොට ඇති ඉඩම ම වේ / ඉඩමේ බෙදා වෙන්කළ කොටසකි.

විශේෂ සටහන් -

- (1) ඉහත සඳහන් විස්තර සැපයිය යුත්තේ අවසන්වරට ලියාපදිංචි කර ඇති ලේඛනයෙහි දැක්වෙන ආකාරයට ය.
- (2) පනතේ 31(2) වන වගන්තිය යටතේ වූ උපලේඛන සම්බන්ධයෙන් වන විට මෙහි (2) වන උපලේඛනය අදාළ නොවේ.

ආකෘති පත්‍ර අංක 15අ.

බිම්කම් පිළිබඳ උපලේඛනය

1998 අංක 21 දරන බිම්කම් ලියාපදිංචි කිරීමේ පනත
 (19 වන වගන්තිය)

බිම්කම් රෙජිස්ට්‍රාර්වරයා,

බිම්කම්පෑම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් 1998 අංක 21 දරන බිම්කම් ලියාපදිංචි කිරීමේ පනතේ 12 වන වගන්තිය යටතේ 19..... වන දින සහ අංක දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීමෙහි සඳහන් කර ඇති දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය පිහිටියා වූ ද, අංක දරන කැඩුණුකර සිතියමේ ඉඩම් කොටස/කොටස් අංක..... වශයෙන් පෙන්නුම් කොට ඇත්තා වූ ද ඉඩම් කොටස/කොටස්වල අයිතිය සම්බන්ධයෙන් ඉහත සඳහන් පනතේ 13 වන වගන්තිය යටතේ පවත්වන ලද විවර්ගණය මත මගේ තීරණය, එකී පනතේ 14 වන වගන්තියෙන් ඉා වෙත පවරා ඇති බලතල ප්‍රකාර මම මෙයින් ප්‍රකාශයට පත් කරමි.

අදාළ කැඩුණුකර සිතියමේ පිටපතක් මිට අමුණා ඇත. කරුණාකර එය ලියාපදිංචි කරන්න.

බිම්කම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

19..... වන දින දී ය.

පිටපත : මනුෂ්‍යවරයා වෙත,

ඉඩම් කොටසේ අංකය	ප්‍රමාණය	මායිම්	ඉඩමට අදාළ පහත්	භියාදනය කිරීම පිළිබඳ විස්තර					වටිනාකම	වෙනත් කැබ්ලේ හෝ අයිති හෝ වෙනත් දෑ	නඩු විභාගයට සහ ඉන්ද්‍රජනන නගනම් හැඳීම, උසස් සහ හැඳීමකර පිළිබඳ විස්තර	වෙනත් කරුණු
				යම් සම්බන්ධතාවක් පිට දරන කුණාටු-කාගේ නම් සහ පිපිනය	ජාතික හැඳුණු පත් අංකය	ආයතනය	සම්බන්ධතාවේ ස්වභාවය	කාලය				

ආකෘති පත්‍ර අංක 15ආ.

බිම්කම් පිළිබඳ උපදෙර්ශනය
 1998 අංක 21 දරන බිම්කම් ලියාපදිංචි කිරීමේ පනත
 (31(2) වගන්තිය)

බිම්කම් පිළිබඳ රෙජිස්ට්‍රාර්,

මෙහි උපදෙර්ශනයේ විස්තර කර ඇති අයිතිය පිළිබඳ දෙවන පංතියේ බිම්කම් සහතිකය, 1998 අංක 21 දරන බිම්කම් ලියාපදිංචි කිරීමේ පනතේ 31(2) වගන්තිය ප්‍රකාර, පරම් අයිතිය පිළිබඳ ප්‍රථම බිම්කම්කරු මේයින් පරිවර්තනය කරනු ලැබේ.

ඒ අනුව අදාළ බිම්කම් රෙජිස්ට්‍රාරයේ ලියාපදිංචි කරන්න.

බිම්කම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

පිටපත : මිනුම්පතිවරයා වෙත

උපලේඛනය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	පුරව ලියාපදිංචිය				කැඳවුණ සිතියම් අංකය	ඉඩම් කොටස් අංක	ඉඩමේ ප්‍රමාණය	මායිම්	අයිතිය පිළිබඳ දෙවන පංතියේ හිමිකම් සහතිකයේ අංකය	අයිතිකරු / අයිතිකරුවන්ගේ නම/නම් හා ලිපිනය/ලිපිනයන්	ජා.නැ. අංකය	පරම් අයිතිය පිළිබඳ ප්‍රථම පංතියේ හිමිකම්කරු පරිවර්තනය කළ දිනය	වෙනත් කරුණු
	අදාලතාවය	ලේඛන	ලිපිනය	සඳු									

පිටපත : මිනුම්පතිට

ආකෘති පත්‍ර අංක 16.

හිමිකම් පිළිබඳ උපලේඛනය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත

(26 වන වගන්තිය)

හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්,

පහත දැක්වෙන ඉඩම් කොටස, සම්බන්ධයෙන් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද අංක.....දරන දැන්වීම, 19.....වන දින අංක.....දරන ගැසට් පත්‍රයෙහි මා විසින් පළ කරන ලදී. අංක.....දරන කැඳවුණ සිතියමේ පෙන්නුම් කොට ඇත්තා වූ ද,.....දිස්ත්‍රික්කයේ.....ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ.....ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ.....යන ග්‍රාමයෙහි පිහිටියා වූ ද, පහත සඳහන් ඉඩම් කොටස සම්බන්ධයෙන්, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 24 වන වගන්තිය යටතේ අධිකරණය විසින් කරන ලද ආඥාවට අනුකූලව එකී පනතේ 26 වන වගන්තිය ප්‍රකාර පිළියෙල කර උපලේඛනය පහත දැක්වේ.

කරුණාකර එකී ආඥාවට අනුකූලව ඒ ඉඩම් කොටස ලියාපදිංචි කරන්න.

කැඳවුණ සිතියම් අංකය : _____,

හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

පිටපත : මිනුම්පතිවරයා වෙත.

උපලේඛනය

ඉඩම් කොටසේ අංකය	ප්‍රමාණය (හෙක්ටයාර්)	මායිම්	අයිතිකරුගේ/අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම/නම් ලිපිනය	ජාතික හැඳුනුම්පත් අංක	අයිතියේ ප්‍රමාණය	අයිතියේ පන්තිය සහ ස්වභාවය	බැඳීම්/උකස්/අධිකරණ ආඥා පිළිබඳ විස්තර	අයිතිකරු යටත්වන විශේෂආඥාව හෝ පුද්ගල නීති පිළිබඳ විස්තර	අධිකරණයේ ආඥාව ප්‍රකාර වෙනත් කරුණු

ආකෘති පත්‍ර අංක 17.

අයිතිය පිළිබඳ උපලේඛනය

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත (30 වන වගන්තිය)

හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්,

පහත සඳහන් ඉඩම් කොටස් සම්බන්ධයෙන් මේ අධිකරණයේ පවරා ඇති අංක දරන නඩුව සම්බන්ධවයි.

අංක දරන කැඩුස්සකර සිතියමේ පෙන්වුම් කොට ඇත්තා වූ ද, දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ, නමැති ගමේ පිහිටියා වූ ද, පහත දැක්වෙන ඉඩම් කොටස සම්බන්ධයෙන් 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 24 වන වගන්තිය යටතේ අධිකරණය විසින් කරන ලද ආඥාවට අනුකූලව එකී පනතේ 26 වන වගන්තිය ප්‍රකාර පිළියෙළ කරන ලද උපලේඛනය පහත දැක්වේ. එකී ඉඩම් කොටස එකී ආඥාවට අනුකූලව හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාරයේ ලියාපදිංචි කරනු ලැබිය යුතු ය.

රෙජිස්ට්‍රාර්.

..... දිසා අධිකරණය

පිටපත: මිනුම්පතිවරයා වෙත.

I කොටස : (I) කේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැටළු පත්‍රය - 1998.10.21
 පළමු I : தொகுதி (I) - இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வார்த்தமாளப் பத்திரிகை - அதிவேசவுமானது - 1998.10.21
 PART I : SEC. (I) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

පළමුවන

අධිකරණයේ ආඥා ප්‍රකාර වෙනස් කරුණු	
අධිකාරියට වන විශේෂ හෝ පුද්ගල නීති පිළිබඳ විස්තර	
ආදිම/ උකස් අධිකරණ ආඥා පිළිබඳ විස්තර	
අධිකියේ පන්තිය සහ ස්ථානය	
අධිකියේ ප්‍රමාණය	
සාධක හැඳුනුම්පත් අංකය	
අධිකාරියේ/ අධිකාරීවරයන්ගේ සම්පූර්ණ නම/ නම සහ ලිපිනය/ ලිපිනයන්	
මංගිම	
ලිපිනය	
ප්‍රමාණය (හොත්පියාර්)	
ඉඩම් කොටසේ අංකය	

42 A I කොටස : (I) කෙටුප - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැටපි පත්‍රය - 1998.10.21

ප්‍රභූති 1 : தொகுதி (I) - இலங்கைக் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை - அதிவිசேஷமாளத் - 1998.10.21

PART I : SEC. (I) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

අනන්‍ය පත්‍ර අංක 18.

.....කිරීමේ විශාලදින කිරීමේ කාර්යාලයේ විශාලදින කිරීම සඳහා
ලැයිස්තු සාධන පත්‍ර පිළිබඳ දෙවන කොටස

විකල්ප කාර්ය		
නියෝජිත මණ්ඩලයේ මුද්‍රා		
නියෝජිත මණ්ඩලයේ මුද්‍රා		
විශාලදින කිරීමේ කොමිෂන්	ලැයිස්තුව	
	ලැයිස්තුව	
	ලැයිස්තුව	
ලැයිස්තුවේ මුද්‍රා	ම. රු.	
	ම. රු.	
ලැයිස්තුවේ මුද්‍රා	ම. රු.	
	ම. රු.	
නියෝජිත මණ්ඩලයේ මුද්‍රා		
නියෝජිත මණ්ඩලයේ මුද්‍රා		
නියෝජිත මණ්ඩලයේ මුද්‍රා		
සාධන පත්‍රය	සහ සහකාර	
	දිනය	
	අංකය	
	විෂය	
විශාලදින කිරීම සඳහා සාධන පත්‍රය ඉදිරිපත් කරන තැනැත්තා	විෂය	
	විෂය	
	විෂය	
	විෂය	
නියෝජිත මණ්ඩලයේ මුද්‍රා	ම. රු.	
	ම. රු.	
ලැයිස්තුව	ලැයිස්තුව	
	ලැයිස්තුව	

සීමිත වේදිකාව


1998 අංක 21 දරන සීමිත වේදිකාවේ ක්‍රියාත්මක කිරීමේ පනත

පුරව ලියාපදිංචි

කොට්ඨාසය : _____
 වෙරළ : _____
 පස්පුරු අංකය : _____

1. දේපල අංකය :

- (1) දිස්ත්‍රික්කය : _____
- (2) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : _____
- (3) ග්‍රාම නිලධාරී කොට්ඨාසය : _____
- (4) ගම් නම හා විදිය : _____
- (5) වර්ගයේ අංකය : _____
- (6) කැවුණු සීමිත අංකය : _____
- (7) ඉඩම් කොටසේ අංකය : _____
- (8) ප්‍රමාණය : _____



ප්‍රමාණය : _____

අන්වෘත උපලේඛනය

4. වෙනත් විස්තර :

(1) රාජ්‍ය ආයතනයකට හෝ පළාත් පාලන ආයතනයකට යම් මුදලක් තෙවිෂ්ට ඇති නම් ඒ පිළිබඳ විස්තර :

.....

(2) ඉඩමේ පිහිටි ස්වාභාවික ගති ලක්ෂණ සහ සංවර්ධන කටයුතු :

.....

(3) වෙනත් අදාළ කරුණු :

.....

හරස් සටහන්

ආකෘති පත්‍ර අංක 19 ද.

බිම්කම් රෙජිස්ටරය

1998 අංක 21 දරන බිම්කම් ලියාපදිංචි කිරීමේ පනත

කොට්ඨාශය :
වෙළුම :
පත් ඉරු අංකය :

1. ඉඩම සම්බන්ධ අංශය :

- දිස්ත්‍රික්කය :
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය :
- ග්‍රාම නිලධාරී කොට්ඨාශය :
- විදිය ගම් නගරය :

වර්ෂයේ අංකය :

දෙවන උපලේඛනය

3. බැඳීම :

සටහන :- තදනන්තරව කරනු ලබන පිටසන් කිරීම් මගින් සටහන් යොදනු ලැබිය හැකිය.

නෛතික ලේඛනය		විස්තර	ලියාපදිංචි කිරීම		අත්සන	මුද්‍රාව	අවලංගු කිරීම					
සාධන පත්‍රයෙහි ස්වභාවය	අංකය		දිනය	වේලාව			නෛතික ලේඛනය	විස්තරය	දිනය	වේලාව	අංකය	අත්සන

තුන්වන උපලේඛනය

4. වෙනත් විස්තර :

- (1) රජයට හෝ පළාත් පාලන ආයතනයට කළයුතු හෙවිම් : _____.
- (2) ඉඩම් පිහිටි ස්වාභාවික දේපළ හෝ ඉඩමට කර ඇති සංවර්ධන : _____.
- (3) අදාළ වෙනත් විස්තර : _____.

ඉඩම් රෙජිස්ට්‍රාර්,

ආකෘති පත්‍ර අංක 20.

හිමිකම් රෙජිස්ට්‍රාරයේ ලියාපදිංචි කර ඇති ඉඩම් රෙජිස්ට්‍රාරවල ඉඩම් පිළිබඳ විස්තර ඇතුළත් කොට 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 26 වන වගන්තිය යටතේ පිළියෙල කරන ලද උපලේඛනය, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 28 වන වගන්තිය යටතේ ඉඩම් රෙජිස්ට්‍රාරවල හරස් යොමු සටහන් යෙදීම සඳහා මේ සමඟ එවමි.

උපලේඛනය

ප්‍රාමුඛ නගරය	කැඩැස්තර පිහියමේ අංකය	ඉඩම් කොටසේ අංකය	විශාලත්වය	හිමිකම් රෙජිස්ට්‍රාරයට යොමුව			ඉඩම් රෙජිස්ට්‍රාරයට යොමුව					
				කොට්ඨාශය	වෙළුමේ අංකය	පත්ඉරු අංකය	ඉඩමේ නම	මායිම්	කොට්ඨාශය	වෙළුමේ අංකය	පත්ඉරුවේ අංකය	

හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා,
 ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

ගොඩනැගිල්ලක නිර්ෂ් අතුරු බෙදීමක්
ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීම

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
(50 වන වගන්තිය)

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණයි	
<p style="text-align: center;">ලැබුණා</p> <p>දිනය : _____</p> <p>වේලාව : _____</p> <p>අංකය : _____</p> <p>ගාස්තුව : _____</p> <p>(අ) ලියාපදිංචි කිරීමේ ගාස්තුව : _____</p> <p style="padding-left: 40px;">(බැ. උ. අංකය) / උදු පත් අංකය</p> <p>(ආ) හිමිකම් සහතිකයේ අංකය : _____</p> <p>සහාධිපතය පිඹුර : _____</p> <p>ප්‍රකාශය : _____</p> <p style="text-align: right; margin-top: 20px;">_____</p> <p style="text-align: right;">භාරගත් නිලධාරියා</p>	<p style="text-align: center;">ලියාපදිංචි කළා</p> <p>කොට්ඨාශය : _____</p> <p>වෙළුම : _____</p> <p>පත්ඉරුව : _____</p> <p style="text-align: right; margin-top: 20px;">_____</p> <p style="text-align: right;">හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර්</p>

(ගොඩනැගිල්ල ඉදිකොට ඇති ඉඩමේ ලියාපදිංචි අයිතිකරු / අයිතිකරුවන් විසින් පිටපත් දෙකකින් යුක්තව සම්පූර්ණ කළ යුතුය.)

දික්වූකයේ, හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් වෙත, :

- (01) ඉල්ලුම්කරුගේ සම්පූර්ණ නම : _____
- (02) ජාතික හැඳුනුම්පත් අංකය : _____
- (03) ඉල්ලුම්කරුගේ ලිපිනය : _____
- (04.) ගොඩනැගිල්ල ඉදිකොට ඇති ඉඩම් පිළිබඳ විස්තර : _____

(i) පිහිටීම :

- (අ) දික්වූකය : _____
- (ආ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : _____
- (ඇ) ග්‍රාම නිලධාරී කොට්ඨාශය : _____
- (ඈ) ග්‍රාමය හෝ නගරය : _____ විදිය : _____
- (ඉ) වර්පනම් අංකය : _____

(ii) ඉඩම් කොටස : _____

(iii) කැඩුණුකර පිහියමේ අංකය : _____

(iv) ලියා පදිංචි කිරීමේ යොමුව : _____

(අ) ලියා පදිංචි කිරීමේ කොට්ඨාශය : _____

(ආ) වෙළුමේ අංකය : _____

(ඇ) පත් ඉරුවේ අංකය : _____

(v) හිමිකම් සහතිකයේ අංකය : _____

(vi) ඉඩමේ විශාලත්වය : _____

05. සහාධිපතය පිඹුර පිළිබඳ විස්තර (සහාධිපතය පිඹුර අඹුණන්ත.)

- (අ) මිනිත්දෝරුකුණගේ නම : _____
- (ආ) සහාධිපතය පිඹුරේ අංකය : _____
- (ඇ) දිනය : _____
- (ඈ) කැඩුණුකර පිහියමේ අංකය : _____

06. ලියාපදිංචි කිරීමේ ගාස්තුව (බැංකු ලදුපත් අංකය.....) : _____

ඉහත 5 වන කේදයේ විස්තර කොට ඇති සහාධිපතය පිළිබඳ අනුකූලව ඉහත සඳහන් ගොඩනැගිල්ලේ නිරන්තරව පවතින පිළිබඳ විධානවලට අනුකූලව කටයුතු කිරීම සඳහා සම්මත වී ඇත.

07. ප්‍රසිද්ධ නොකරවීමේ විසින්,
 සාමාන්‍ය රාජ්‍ය සභාවේ 1978 අංක 11 දරන සිද්ධ නිවාස අයිතිවාසිකම් පනතේ 5 (II) වන වගන්තිය යටතේ

19. වන දින සහතික කරන ලද ප්‍රකාශය මඟින් / අයි මේ සම්බන්ධයෙන් කර ඇත.

08. සම්මත සහතිකයක් සඳහා වූ ඉල්ලුම් පත්‍රයක් ද මිට අනුරූපව ඇත.

දිනය :

ඉල්ලුම්කරුගේ / ඉල්ලුම්කරුවන්ගේ අත්සන / අත්සන්

ආකෘති පත්‍ර අංක 22.

විනාශ කළ සාධන පත්‍ර පිළිබඳ රෙජිස්ටරය - සම්මත විධානවලට නිරන්තරව
 1998 අංක 21 දරන සම්මත විධානවලට නිරන්තරව
 (53(3) වන වගන්තිය) සම්බන්ධව පවතින ප්‍රකාශය

ඉඩම් කොටස් ලියකොටුවේ අංකය	සාධන පත්‍රය				විධානවලට නිරන්තරව යොමුව			අවලංගු වන දිනය	සම්මත පිළිබඳ රෙජිස්ටාර් ජනරාල්වරයාගේ යොමුව - අනුමත කිරීම		විනාශ කළ දිනය	සම්මත පිළිබඳ රෙජිස්ටාර්වරයාගේ අත්සන	වෙනත් කරුණු
	ස්වභාවය	අංකය	දිනය	සහතික කරන්නා	කොට්ඨාසය	වෙරළ	පත්ඉරුව		ලිපියේ අංකය	දිනය			

50 A I කොටස : (I) ඡේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 1998.10.21

පළමු I : தொகுதி (I) - இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை - அதிவிசேஷமானது - 1998.10.21

PART I : SEC. (I) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA - 1998.10.21

දෙවන උපලේඛනය

(1) ඉල්ලුම්පත්‍ර භාස්තු

වගන්තිය	විස්තරය	භාස්තුව රු.	
(1)	34(1)	හිමිකම් රෙජිස්ට්‍රාරය පරීක්ෂාකර බැලීම සඳහා ඉල්ලුම්පත්‍රය	100
(2)	34(1)	කැඩුස්තර සිතියම පරීක්ෂාකර බැලීම සඳහා ඉල්ලුම්පත්‍රය	100
(3)	34(2)	හිමිකම් රෙජිස්ට්‍රාරයෙන් උධෘතයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය	250
(4)	34(3)	කැඩුස්තර සිතියමේ පිටපතක් ලබාගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය	500
(5)	36(1)	අතුරු බෙදීමක් හෝ ඒකාබද්ධ කිරීමක් ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටීමේ ඉල්ලුම්පත්‍රය	100
(6)	37(1)	හිමිකම් සහතිකයක් නිකුත් කරවා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය	500
(7)	50(1)	ගොඩනැගිලිවල නිරස් අතුරු බෙදීම් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය	100
(8)	15(4)	හිමිකම් සහතිකයේ පිටපතක් සඳහා ඉල්ලුම්පත්‍රය	500

(2) ලියාපදිංචි කිරීමේ භාස්තු

වගන්තිය	විස්තරය	භාස්තුව රු.
(1)	උකස් සාධන පත්‍රය	200
(2)	ලිපිනය	25
(3)	බදු සාධන පත්‍රය	200
(4)	කේටියව් ආඥාව (එක් එක් මාස හය සඳහා)	200
(5)	අවලංගු කිරීමේ සාධන පත්‍රය	100
(6)	පැවරීමේ සාධන පත්‍රය	500
(7)	කෘත සාධන පත්‍රය	500
(8)	ගොඩනැගිල්ලක නිරස් අතුරු බෙදීමක් ලියාපදිංචි කිරීම	1000